


253 වන කාණ්ඩය - 8 වන කලාපය
தொகுதி 253 - இல. 8
Volume 253 - No. 8

2017 ජූලි 28 වන සිකුරාදා
2017 யூலை 28, வெள்ளிக்கிழமை
Friday, 28th July, 2017



පාර්ලිමේන්තු විවාද
(හැන්සාඩ්)

பாராளுமன்ற விவாதங்கள்
(ஹன்சாட்)

PARLIAMENTARY DEBATES
(HANSARD)

නිල වාර්තාව
அதிகார அறிக்கை
OFFICIAL REPORT

අන්තර්ගත ප්‍රධාන කරුණු

විගණකාධිපතිවරයාගේ වාර්තාව

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

පෞද්ගලිකව දැනුම් දීමෙන් ඇසූ ප්‍රශ්නය:

බීජ නිෂ්පාදන අයිතිය පවරා දීම

අත්‍යවශ්‍ය මහජන සේවා පනත :

යෝජනාව - සම්මත කරන ලදී

පිරිතාන உள்ளடக்கம்

කணக்கාච්ඡාලක අධිපතියின் අறிකත

විභාගකරුට වාචික විචාර

තනි අறிවිචාරයේ විචාර:

විචාරයේදී උදාහරණයක් ලෙස මාර්ගයක්

අත්‍යවශ්‍ය පොදු සේවකරු සඳහා :

තීර්ණය - නිවැරදිව පවරනු ලැබූවා

PRINCIPAL CONTENTS

AUDITOR-GENERAL'S REPORT

ORAL ANSWERS TO QUESTIONS

QUESTION BY PRIVATE NOTICE:

Transfer of Seed Production Rights

ESSENTIAL PUBLIC SERVICES ACT:

Resolution - Passed

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

2017 ජූලි 28 වන සිකුරාදා
2017 யூலை 28, வெள்ளிக்கிழமை
Friday, 28th July, 2017

සූ.භා.10.30 ට පාර්ලිමේන්තුව රැස් විය.
කථානායකතුමා [ගරු කරු ජයසූරිය මහතා] මූලාසනාරූඪ විය.
பாராளுமன்றம் மு.ப. 10.30 மணிக்குக் கூடியது.
சபாநாயகர் அவர்கள் [மாண்புமிகு கரு ஜயசூரிய] தலைமை
வகித்தார்கள்.
The Parliament met at 10.30 a.m.,
MR.SPEAKER [THE HON. KARU JAYASURIYA] in the Chair.

විගණකාධිපතිවරයාගේ වාර්තාව
கணக்காய்வாளர் அறிக்கை
AUDITOR-GENERAL'S REPORT

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
2011 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ
දෙවැනි කාණ්ඩයේ XVII හා හතරවැනි කාණ්ඩයේ VIII කොටස;
2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ
පළමුවැනි කාණ්ඩයේ XV හා XVI කොටස, දෙවැනි කාණ්ඩයේ
XXII හා XXIV කොටස, තෙවැනි කාණ්ඩයේ VII හා VIII
කොටස සහ හතරවැනි කාණ්ඩයේ XI කොටස;
2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ
පළමුවැනි කාණ්ඩයේ XVI කොටස සහ හතරවැනි කාණ්ඩයේ
XIII කොටස;
2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ
පළමුවැනි කාණ්ඩයේ XIII හා XIV කොටස, හතරවැනි
කාණ්ඩයේ XIII කොටස සහ හයවැනි කාණ්ඩයේ XIV, XV,
XVI, XVII, XVIII හා XIX කොටස; සහ
2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ
පළමුවැනි කාණ්ඩයේ X, XI, XII, XIII, XIV හා XV කොටස,
හතරවැනි කාණ්ඩයේ VII කොටස, පස්වැනි කාණ්ඩයේ V හා VI
කොටස, හයවැනි කාණ්ඩයේ I හා II කොටස සහ අටවැනි
කාණ්ඩයේ I කොටස මම ඉදිරිපත් කරමි.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (උසස් අධ්‍යාපන හා
මහාමාර්ග අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ
සභානායකතුමා)
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல - உயர்கல்வி மற்றும் நெடுஞ்
சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)
(The Hon. Lakshman Kiriella - Minister of Higher
Education and Highways and Leader of the House of
Parliament)
ගරු කථානායකතුමා, “එකී වාර්තා මුද්‍රණය කළ යුතුය” යැයි
මා යෝජනා කරනවා.
ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.
වාර්තාව මුද්‍රණය කළ යුතුයයි නියෝග කරන ලදී.
அறிக்கை அச்சிடப்படக் கட்டளையிடப்பட்டது.
Ordered that the Report be printed.

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

ගරු ගයන්ත කරුණාතිලක මහතා (ඉඩම් සහ
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ
ප්‍රධාන සංවිධායකතුමා)
(மாண்புமிகு கயந்த கருணாதிலக்க - காணி மற்றும் பாராளு
மன்ற மறுசீரமைப்பு அமைச்சரும் அரசாங்கக் கட்சியின்
முதற்கோலாசானும்)
(The Hon. Gayantha Karunatileka - Minister of Lands and
Parliamentary Reforms and Chief Government Whip)
ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු
අමාත්‍යතුමා වෙනුවෙන් මම

2016 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය
සාධන වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය
පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි
මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)
ගරු කථානායකතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති
හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම 2013 වර්ෂය
සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක
කාර්යාලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ
කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)
ගරු කථානායකතුමා, කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනුවෙන්
මම 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර
මණ්ඩලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ
කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පෙත්සම්
மனுக்கள்
PETITIONS

ගරු ඒ.ඒ.ඒ.එම්.ආඩ්වයි මහතා (ජාතික ඒකාබද්ධතා සහ
ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு ஏ.எ.எம். பெளஸி - தேசிய ஒருமைப்பாடு
மற்றும் நல்லிணக்க இராஜாங்க அமைச்சர்)
(The Hon. A.H.M. Fowzie - State Minister of National
Integration and Reconciliation)
Hon. Speaker, I present a petition from Mrs. A.M.P.
Sebastiampillai of No. 23 B, 4/3, Vandervert Place,
Dehiwala.

ගරු රවින්ද්‍ර සමරවීර මහතා (කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍යාංශය)

(மாண்புமிகு ரவீந்திர சமரவீர - தொழில் மற்றும் தொழிற்சங்க உறவுகள் இராஜாங்க அமைச்சர்)
(The Hon. Ravindra Samaraweera - State Minister of Labour and Trade Unions Relations)

ගරු කපානායකතුමනි, මම පහත සඳහන් පෙන්සම් දෙක පිළිගන්වමි.

- (1) බදුල්ල, කැප්පෙට්පොල පාර, අංක 19 දරන ස්ථානයෙහි පදිංචි අමර මල්වත්ත පීරිස් මහතාගෙන් ලැබුණු පෙන්සම; සහ
- (2) බණ්ඩාරවෙල, අඹදණ්ඩේගම, කොටුවේ ගෙදර යන ලිපිනයෙහි පදිංචි බී.ඩබ්ලිව්. ඥානවතී මහත්මියගෙන් ලැබුණු පෙන්සම.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) நளிந்த ஜயதிஸ்ஸ)
(The Hon. (Dr) Nalinda Jayathissa)

ගරු කපානායකතුමනි, මම බද්දේගම, කිඹිඳුල, "නිල්මිණි" යන ලිපිනයෙහි පදිංචි කේ.එල්. සිරිපාල මහතාගෙන් ලැබුණු පෙන්සමක් පිළිගන්වමි.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු ප්‍රසන්න රණවීර මහතා - පැමිණ නැත.

ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය
(மாண்புமிகு (வைத்திய கலாநிதி) (திருமதி) துஸிதா விஜேமான்ன)
(The Hon. (Dr.) (Mrs) Thusitha Wijemanna)

ගරු කපානායකතුමනි, මම මල්මඩුව, මල්මඩුව පහළ, පහළ මඩුගස්තැන්න යන ලිපිනයෙහි පදිංචි ජී.එම්. දේවප්‍රිය මුහන්දිරම් මහතාගෙන් ලැබුණු පෙන්සමක් පිළිගන්වමි.

ඉදිරිපත් කරන ලද පෙන්සම් මහජන පෙන්සම් පිළිබඳ කාරක සභාවට පැවරිය යුතු යයි නියෝග කරන ලදී.
சமர்ப்பிக்கப்பட்ட மனுக்களைப் பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.
Petitions ordered to be referred to the Committee on Public Petitions.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்மூல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

රටඉදි ආනයනය: වැය කළ මුදල
போச்சம்பழம் இறக்குமதி : செலவிட்ட பணம்
IMPORT OF DATES: MONEY SPENT

863/16

1. ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) 2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ රටඉදි ප්‍රමාණය කොපමණද;
- (ii) ශ්‍රී ලංකාව රටඉදි ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

- (ආ) (i) රටඉදි ආනයනයේදී එහි ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂා කරන්නේද;
- (ii) එසේ නම්, ඒ කෙසේද;
- (iii) 2015 වර්ෂයේදී රටඉදි ආනයනය සඳහා වැය කළ මුදල කොපමණද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ඇ) නො එසේ නම්, ඒ මන්ද?

கைத்தொழில் மற்றும் வாணிப அலுவல்கள் அமைச்சரைக் கேட்ட வினா:

- (அ) (i) 2015ஆம் ஆண்டில் இலங்கைக்கு இறக்குமதி செய்யப்பட்ட போச்சம்பழத்தின் அளவு எவ்வளவு என்பதையும்;
- (ii) இலங்கைக்கு போச்சம்பழம் இறக்குமதி செய்யப்படும் பிரதான நாடுகள் யாவை என்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

- (ஆ) (i) போச்சம்பழம் இறக்குமதியின்போது அதன் தரம் தொடர்பாக பரிசீலிக்கப்படுகின்றதா என்பதையும்;
- (ii) ஆமெனில், அது எவ்வாறு என்பதையும்;
- (iii) 2015 ஆம் ஆண்டில் போச்சம்பழம் இறக்குமதிக்க காக செலவிடப்பட்ட பணத்தொகை எவ்வளவு என்பதையும்

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

asked the Minister of Industry and Commerce:

- (a) Will he inform this House-
 - (i) the quantity of dates that was imported to Sri Lanka during the year 2015; and
 - (ii) the major countries from which dates are imported to Sri Lanka?
- (b) Will he also inform this House-
 - (i) whether the standard of dates is inspected when they are imported;
 - (ii) if so, how it is done; and
 - (iii) what amount of money was spent for importing dates during the year 2015?
- (c) If not, why?

ගරු රිසාඩ් බද්දිහීන් මහතා (කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය)

(மாண்புமிகு ரிஸாட் பதியுதீன் - கைத்தொழில் மற்றும் வாணிப அலுவல்கள் அமைச்சர்)
(The Hon. Risad Badhiutheen - Minister of Industry and Commerce)

Sir, the Answer is as follows:

- (a) (i) 7,188,572.11 kg

(ii)

Country of Importation	Quantity (kg)
01. United Arab Emirates	4,473,826.51
02. Saudi Arabia	1,561,916.00
03. Iraq	753,368.00
04. Iran, Islamic Republic of	366,468.00
05. India	18,323.50
06. Kuwait	6,080.00
07. Oman	4,000.00
08. China	3,022.10
09. Algeria	888.00
10. South Africa	625.00
11. Poland	30.00
12. Hong Kong, SAR China	18.00
13. United Kingdom	6.00
14. Pakistan	1.00
Grand Total	7,188,572.11

Source-Sri Lanka Customs

(b) (i) Yes.

(ii) Imported dates are examined at the Sri Lanka Customs' Examination Yard by Customs Officers and Food and Health Officers of the Ministry of Health, Nutrition and Indigenous Medicine. The Officers of the Ministry of Health, Nutrition and Indigenous Medicine will test the dates as to whether they are suitable for human consumption and it is only on their recommendation that the dates will be released to the importers. If they are not suitable for human consumption, they will be destroyed in the presence of Health Inspectors and importers or will be re-exported to the country of origin at the expense of the importers.

(iii) Rs. 547,672,479

(c) Does not arise.

ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)

පිළිතුර ලබා දීම සම්බන්ධයෙන් මම ගරු ඇමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මම පළමුවෙන්ම ඔබතුමාගෙන් දැනගන්නට කැමැතියි, සතොස ආයතනයට ගෙන්වන රටඉදිවල ප්‍රමිතියේ ගැටලුවක්, එහෙම නැත්නම් පරිභෝජනයට සුදුසු කාලය පිළිබඳ ගැටලුවක් ඇති වුණොත් ඒවා විනාශ කර දැමීමේ ක්‍රමවේදයක් විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා.

ගරු රිසාඩ් බද්දිසුදීන් මහතා
(மாண்புமிகு ரிஸாட் பதியுதீன்)
(The Hon. Risad Badhiutheen)

සතොස ආයතනය කවදාවත් ආනයන කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා මගෙන් අහපු නිසා අදාළ ඇමැතිවරයා විධියටයි මම කිව්වේ. Health Inspectorsලා ඉදිරියේ Customs එකෙන් බලන වේලාවේදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසුයි කියලා තීරණය කළොත්, එම රටඉදි ආනයනකරුවන්ගේ වියදමින් විනාශ කිරීමට හෝ ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්න බව තමයි ඒ උත්තරයේ කිබෙන්නේ.

ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)

ගරු කථානායකතුමනි, මගේ පළමුවැනි අතුරු ප්‍රශ්නයෙන් සතොස ආයතනය ගැන අහපු නිසා, එයින් පැන නඟින ප්‍රශ්නයක් විධියටයි දෙවැනි අතුරු ප්‍රශ්නය අහන්නේ. සතොස ආයතනයවත්, ඔබතුමාවත් මෙයට වග කිව යුතු නැති බව ඇත්ත. නමුත් සතොසට ගෙනෙන බඩු භාණ්ඩ අතරේ, රටේ සම්මත නීතියට පටහැනි කොකේන් හෝ වෙනත් දෙයක් තිබීම ඔබතුමාටත්, සතොස ආයතනයටත්, ඒ වාගේම රජයක් විධියට අපි කාටත් අවමන් සහගත, ලජ්ජා සහගත සහ තැනිගත්වන සුළු කාරණයක්. එම නිසා සතොස නාමයෙන් ගෙන්වන බඩු භාණ්ඩ අතර, රටේ මූලික නීතිය උල්ලංඝනය වන සහ රටේ අනෙකුත් නීති උල්ලංඝනය වන ආකාරයෙන් කොකේන් වේවා, වෙන දෙයක් වේවා ගෙන්වීම නතර කරන්නට, වැට බදින්නට ඔබතුමාගේ සීමාව තුළ ගන්න ක්‍රියා මාර්ග මොනවාද?

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එය රට ඉදිවලින් පිටස්තර ප්‍රශ්නයක්. ඇමැතිතුමා ඒකට පිළිතුරු දෙන්න සුදානම්ද?

ගරු රිසාඩ් බද්දිසුදීන් මහතා
(மாண்புமிகு ரிஸாட் பதியுதீன்)
(The Hon. Risad Badhiutheen)

ගරු කථානායකතුමනි, මම එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නම්. මම සතොස ආයතනය භාර ගත් දින සිට අද වනතුරු කිසිම දෙයක් ආනයනය කරලා නැහැ. සතොස ආයතනයට කිසිම භාණ්ඩයක් ආනයනය කරලා නැහැ. අද වනතුරු සතොස ආයතනය කිසිම භාණ්ඩයක් ආනයනය කරලා නැහැ.

අවුරුදු දෙකහමාරක් විතර වෙනවා, සතොස ආයතනය මගේ යටතට භාර දීලා. ලංකාවේ ඉන්න සුදුසු තොග ව්‍යාපාරිකයන් register වෙලා ඉන්නවා, සතොස ආයතනයට භාණ්ඩ supply කරන්න. හැම අවුරුද්දේම suppliersලා register වෙනවා. There are 132 suppliers who have already been registered to supply essential items to Sathosa. හැම සතියේම Tuesday උදේ 9ට සතොස ආයතනයේ ටෙන්ඩර් පිළිබඳ කටයුතු සිදු කරනවා. ඒකෙන් තමයි සතොස ආයතනයට අවශ්‍ය භාණ්ඩ අපි purchase කරන්නේ. ළඟදී සතොසට සීනි supply කරද්දී කෝකේන් වගයක් හම්බ වුණා. "රංජිතා" කියලා පෞද්ගලික කොමිපැනියක් 500 metric tons සීනි supply කරන වෙලාවේදී ඒ සීනි වරායේ ඉඳලා කන්ටේනර් එකෙන් ගෙනැල්ලා තිබෙනවා. අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇමතිවරයා විධියට හිටපු කාලයේ හදපු Economic Centre එකක් රත්මලානේ තිබෙනවා. ඒ Economic Centre එකේ තිබෙන storeවල ඒවා බාන කොට සතොස නිලධාරීන් දැක්කා, වෙනම භාණ්ඩයක් ඇතුළේ තිබෙන බව. ඒ වෙලාවේ මගේ සතොස ආයතනයේ සභාපති තෙන්නකෝන් මහත්තයාට දැනුම් දීමක් කලා, මෙතැන වැරදි භාණ්ඩ තිබෙනවා

[ගරු රිසාඩ් බද්දියුදීන් මහතා]

කියලා එතැන police post එකක් තිබෙනවා. එතැනට ගිහිල්ලා මේ ප්‍රශ්නය කියලා පොලීසියට භාර දෙන කියලා කිව්වාම ගල්කිස්ස පොලීසිය ඇවිල්ලා ඒවා අත් අඩංගුවට ගත්තා. ගිය සතියේදී ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා ඒ සම්බන්ධව අපේ පොලීසිය භාරව ඉන්න Minister of Law and Order and Southern Developmentගෙන් Question එකක් අහපු වෙලාවේදී එතුමාත් පැහැදිලි කලා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
එතුමාත් පැහැදිලි කලා.

ගරු රිසාඩ් බද්දියුදීන් මහතා
(மாண்புமிகு றிஸாட் பதியுதீன்)
(The Hon. Risad Badhiutheen)
එතුමාත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කලා. ඒක නිසා-

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු ඇමතිතුමනි, එතුමා අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

අවශ්‍ය වෙන්නේ ඒකයි.

ගරු රිසාඩ් බද්දියුදීන් මහතා
(மாண்புமிகு றிஸாட் பதியுதீன்)
(The Hon. Risad Badhiutheen)

එදා කොකේන් ගෙනාපු එක සම්බන්ධයෙන් සතොස ආයතනයට කිසිම සම්බන්ධයක් නැහැ. සතොස තමයි ඒ සම්බන්ධව පොලීසියට දැනුම්දීමක් කරලා ඒ භාණ්ඩ පොලීසියට භාර දුන්නේ.

අනික් කාරණය මේකයි. ගරු මන්ත්‍රීතුමා ඇහුවා එහෙම ආනයනය කළ මොනවා හෝ තිබෙනවාද කියා. මම එම ආයතනය භාර ගන්නට පසුව අද වනතුරු එහෙම කිසිම භාණ්ඩයක් ආනයනය කර නැහැ.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநුர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
ගරු කථානායකතුමනි, මට පොඩි අවස්ථාවක් දෙන්න.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, පැහැදිලි කර ගැනීමක් මිස වෙන ප්‍රශ්න අහන්න එපා.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු ඇමතිතුමනි, මේ සීනි තොගය ආනයනය කරන ලද යම් සමාගමක් ගැන ඔබතුමා නිශ්චිත ලෙසම කිව්වා. ඒ "රංජිතා" කියන සමාගම. එම සමාගම ඔබතුමන්ලා register කර තිබෙනවා. මෙය සතොසින් බඩු මිලදී ගැනීම සඳහා register කළ සමාගමක්. ඔබතුමන්ලා එම සමාගමෙන් තැවතත් බඩු මිලදී ගන්න සුදානම් වෙලා තිබෙනවාද, නැත්නම් ඒක blacklist කර තිබෙනවාද?

ගරු රිසාඩ් බද්දියුදීන් මහතා
(மாண்புமிகு றிஸாட் பதியுதீன்)
(The Hon. Risad Badhiutheen)

ගරු මන්ත්‍රීතුමනි, ඒ කට්ටිය අප blacklist කර තිබෙනවා. Inquiry එක අවසන් වනතුරු කිසිම දෙයක් ඒ අයට ආයෝජන සතොසට supply කරන්න බැහැ.

කහල්ල වන රක්ෂිතය : මාර්ග සහ ගොඩනැගිලි ඉදි කිරීමේ යෝජිත සැලැස්ම

කහුල්ල වන ඉඳුරුකම : උද්දේශ වීතිකර්ම මණ්ඩලය
කැපුම් නිර්මාණය
KAHALLA FOREST RESERVE: PROPOSED CONSTRUCTION OF ROADS AND BUILDINGS

1076/16

4. ගරු බිමල් රත්නායක මහතා

மாண்புமிகு பிமல் ரத்நாயக்க)
(The Hon. Bimal Rathnayake)
නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇස ප්‍රශ්නය -

- (1):
 - (අ) (i) කහල්ල, පල්ලෙකැලේ සහ හක්වටුනා ජලාශය පදනම් කරගෙන සංචාරක කලාපයක් නිර්මාණය කිරීමේ සැලැස්මක් තිබේද;
 - (ii) එසේ නම්, එම සැලැස්ම ඉදිරිපත් කරන්නේද;
 - (iii) කහල්ල වන රක්ෂිතය සහ අභය භූමි ප්‍රදේශය තුළ මාර්ග සහ ගොඩනැගිලි ඉදිකිරීමේ සැලැස්මක් තිබේද;
 - (iv) එසේ නම්, ඒ කුමක් සඳහාද; කොපමණ ප්‍රමාණයක්ද; කවර ස්ථානවලද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

- (ආ) (i) කහල්ල වන රක්ෂිතය තුළ මේ වනවිට අක්කර 06 ක පමණ භූමි ප්‍රදේශයක් කැලෑව ඉවත් කරමින් යන්ත්‍රානුසාරයෙන් සකස් කිරීමට හේතුව කවරේද;
- (ii) ඒ සඳහා මුදල් වෙන් කළ ආයතනය කුමක්ද; එම මුදල කොපමණද;
- (iii) එහි කොන්ත්‍රාත්කරුවන් කවුරුන්ද;
- (iv) මේ තුළින් 2009 අංක 65 දරන පනතකින් අවසන්වරට සංශෝධිත 1907 අංක 6 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 7 වගන්තිය උල්ලංඝනය වන බව රජය පිළිගන්නේද;
- (v) එම වගන්තිය උල්ලංඝනය කළහොත් ලබාදිය හැකි දඩුවම් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ඇ) නො එසේ නම්, ඒ මන්ද?

வலுவாதார அபிவிருத்தி மற்றும் வளர்வராசிகள் அமைச்சரைக் கேட்ட வினா:

- (அ) (i) கஹுல்ல, பல்லேகலே மற்றும் ஹக்வட்டுனா நீர்தேக்கத்தை அடிப்படையாகக்கொண்டு சுற்றுலா வலயமொன்றை உருவாக்கும் திட்டமேதும் உள்ளதா என்பதையும்;
 - (ii) ஆமெனில், அத்திட்டத்தைச் சமர்ப்பிப்பாரா என்பதையும்;
 - (iii) கஹுல்ல வன ஓதுக்கம் மற்றும் சரணாலய நிலப்பரப்பினுள் வீதிகளையும் கட்டிடங்களையும் நிர்மாணிக்கும் திட்டமேதும் உள்ளதா என்பதையும்;
 - (iv) ஆமெனில், அது எதற்காக, எந்த அளவில், எந்த இடங்களில் என்பதையும்;
- அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
- (ஆ) (i) கஹுல்ல வன ஓதுக்கத்தில் இன்றளவில் சுமார் 06 ஏக்கர் நிலப்பரப்பில் காடழிக்கப்பட்டு இயந்திரங்

களின் துணையுடன் சீரமைக்கப்படுவதற்கான காரணம் யாதென்பதையும்;

- (ii) அதற்கு நிதி ஒதுக்கிய நிறுவனம் யாது; குறிப்பிட்ட தொகை எவ்வளவு என்பதையும்;
- (iii) அதன் ஒப்பந்தகாரர்கள் யாவர் என்பதையும்;
- (iv) இதன்மூலம் 2009ஆம் ஆண்டின் 65ஆம் இலக்க சட்டத்தின் மூலம் இறுதியாக திருத்தப்பட்ட 1907ஆம் ஆண்டின் 6ஆம் இலக்க வனப் பாதுகாப்பு கட்டளைச் சட்டத்தின் 7ஆம் பிரிவு மீறப்படுகின்றதென்பதை அரசாங்கம் ஏற்றுக் கொள்கின்றதா என்பதையும்;
- (v) மேற்படி பிரிவு மீறப்படுமானால் வழங்கக்கூடிய தண்டனைகள் யாவை என்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

asked the Minister of Sustainable Development and Wild Life:

- (a) Will he inform this House-
 - (i) whether there is any plan in place to establish a tourism zone in Kahalla, Pallekele and Hakwatuna Reservoir areas;
 - (ii) if so, whether aforesaid plan will be submitted;
 - (iii) whether there is a plan in place to construct roads and buildings in the area of Kahalla Forest Reserve and Sanctuary; and
 - (iv) if so, the reasons; the extent; in which places?
- (b) Will he also inform this House-
 - (i) the reasons that led to clear approximately a six-acre area in Kahalla Forest Reserve, removing forest cover with machineries;
 - (ii) the institution by which the money has been allocated for aforesaid purpose and the amount of money so allocated;
 - (iii) the contractors;
 - (iv) whether the Government accepts the fact that it violates Section 7 of the Forest Conservation Ordinance, No.6 of 1907 as amended by the Act, No. 65 of 2009; and
 - (v) the punishments which can be meted out once aforesaid Section is violated?
- (c) If not, why?

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා (කිරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමා)

(மாண்புமிகு காமினி ஜயவிக்ரம பெரேரா - வலுவாத்தார அபிவிருத்தி மற்றும் வனசீவராசிகள் அமைச்சர்)
(The Hon. Gamini Jayawickrama Perera - Minister of Sustainable Development and Wildlife)

ගරු කපානායකතුමා, මීරිස් ගලේ අඹරනවා වාගේ හැම දාම එකම ප්‍රශ්නය තමයි අහන්නේ. ඒක නිසා මම දැන් දන්නර දෙන්නම්. ඔක්කොම විස්තර තිබෙනවා.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු ඇමතිතුමා, ඒ අතරේ වෙලාව ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න.

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
(மாண்புமிகு காமினி ஜயவிக்ரம பெரேரா)
(The Hon. Gamini Jayawickrama Perera)

මට ඔක්කොම කියන්න වෙනවා, ගරු කපානායකතුමා. ඒ නිසා මට විකක් වෙලාව දෙන්න. අදවත් මේ ප්‍රශ්නය අවසන් කර දමන්න ඕනෑ.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

වෙලාව නැහැ. අද ප්‍රශ්නයට පිළිතුරු දෙන්න, ගරු ඇමතිතුමා.

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
(மாண்புமிகு காமினி ஜயவிக்ரம பெரேரா)
(The Hon. Gamini Jayawickrama Perera)

පළමුවැනි කොටසට පිළිතුර ඉදිරිපත් කරලා මම පොඩ්ඩ විග්‍රහයක් කරන්නම්, ගරු කපානායකතුමා. මේ ගැන පස් වතාවක් දැනට අහලා තිබෙනවා.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එහෙම නම් කෙටි විග්‍රහයක් කරන්න.

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
(மாண்புமிகு காமினி ஜயவிக்ரம பெரேரா)
(The Hon. Gamini Jayawickrama Perera)

ගරු කපානායකතුමා, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

- (අ) (i) කහල්ල පල්ලේකැලේ සහ හක්වටුන ජලාශය පදනම් කරගනිමින් සංචාරක කලාපයක් නිර්මාණය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු සැලැස්මක් මෙතෙක් ඉදිරිපත් කර නැත. නමුත්, ඉදිරියේදී කහල්ල පල්ලේකැලේ අභයභූමිය ජාතික උද්‍යානයක් ලෙසට සකස් කර අවට ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස සංචාරක කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ. එම වැඩ පිළිවෙළ සකස් කර මා විසින්ම එතැනට ගිණි ඒ කටයුතු කළා, ගරු කපානායකතුමා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගනු ලැබේ.

(ii) මෙතෙක් සැලැස්මක් සකසා නොමැත.

(iii) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුවිශේෂී සැලසුමක් ඉදිරිපත් කර නොමැත. කෙසේ වුවද, වයඹ

ඇළ ව්‍යාපෘතිය යටතේ රක්ෂිතය තුළ දැනට පවතින මාර්ග පුනරුත්ථාපනය කිරීමට නියමිත අතර, එම ව්‍යාපෘතිය යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය කාර්යාල ඉදි කිරීමට නියමිතය.

මේ සඳහා මහවැලි හා පාරිසරික අමාත්‍යාංශය සම්බන්ධ වනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්බන්ධ වනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වනවා. මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන වනජීවී සංරක්ෂණ

[ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා]

දෙපාර්තමේන්තුව සම්බන්ධ වනවා. මේක ඒ සියලු ආයතන ඒකාබද්ධව කරන කටයුත්තක්. මේකට එන්නේ මහවැලි වතුර.

(iv) වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා පවතින මාර්ග ප්‍රතිසංස්කරණය කරන අතර, රක්ෂිතයේ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන් සඳහා දැනට වනජීවී කාර්යාල පවතින ස්ථානවල කාර්යාල ඉදිකර දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

(ආ) (i) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එවැනි ක්‍රියාකාරකම් කිසිවක් ආරම්භ කර නැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

ගරු කථානායකතුමා -

ගරු කථානායකතුමා

(මාණ්ඩුමිත්‍රු සපාභායකර් අචාර්ය)

(The Hon. Speaker)

ගරු ඇමතිතුමනි, පැහැදිලි කිරීමට පෙර අතුරු ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමාට අවස්ථාව දෙමුද? ඔබතුමාට තව කාරණා කියන්න තිබෙනවාද?

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා

(මාණ්ඩුමිත්‍රු කාමිණි ඉයාචාර්ය පෙරේරා)

(The Hon. Gamini Jayawickrama Perera)

ගරු කථානායකතුමනි, වැදගත් කාරණයක් ගරු සභාවට කියන්න අවස්ථාව දෙන්න. ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා නිකවැරටියේ එස්.පී. මහත්මයාට ලිපියක් යවා තිබෙනවා. ඊට පස්සේ, එස්.පී. මහත්මයා ඊට පිළිතුරු ලිපියක් යොමු කරලා තිබෙනවා. ඒ ලිපිය අනුව මෙම ව්‍යාපෘතිය අයිති වන්නේ ජනාධිපතිතුමාට අයිති අමාත්‍යාංශයක් වන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයටත්, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයටත්, මගේ අමාත්‍යාංශයටත් බවයි සඳහන් කර තිබෙන්නේ. ගරු කථානායකතුමනි, එම විස්තර ඇතුළත් ලේඛන සියල්ල මම **table*** කරනවා. ගරු කථානායකතුමනි, මේ ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 13,500ක්. මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කය ඉතාම ශුභක ප්‍රදේශයක්. එම ප්‍රදේශයේ පවුල් 13,500ට අයත් 40,000ට, 50,000ට ආසන්න ජනතාවකට මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රතිඵල ලැබෙනවා. ගරු කථානායකතුමනි, ඒ ලේඛනයන් මම **සභාගත*** කරනවා. ඒ මුළු ව්‍යාපෘතියේම තොරතුරු මම **සභාගත*** කරනවා. මේ ව්‍යාපෘතිය නිසා පවුල් 13ට පමණයි ප්‍රශ්නයක් ඇති වන්නේ. ඒ පවුල් 13ට අයත් ඉඩම්, ගෙවල්, ගහ කොළ, -දේල් ගසේ සිට සෑම ගසකටම- වන්දි ගෙවන්න ක්‍රියා කරන බව මම සහතික කොට ප්‍රකාශ කරනවා. මම මේ ගැන 5වැනි වතාවටයි ගරු සභාවේදී කියන්නේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයත්, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයත්, මගේ අමාත්‍යාංශයත් ඒ වන්දි ගෙවීම පිළිබඳව සොයා බලනවා.

* ප්‍රස්තූතයේ තබා ඇත.
* *நூலிணையத்தில் வைக்கப்பட்டுள்ளது.*
* Placed in the Library.

ගරු කථානායකතුමා

(මාණ්ඩුමිත්‍රු සපාභායකර් අචාර්ය)

(The Hon. Speaker)

දැන් අතුරු ප්‍රශ්න අහන්න, ගරු මන්ත්‍රීතුමා.

ගරු බිමල් රත්නායක මහතා

(මාණ්ඩුමිත්‍රු පී.බී. රත්නායක)

(The Hon. Bimal Rathnayake)

ගරු කථානායකතුමනි, ගරු ඇමතිතුමා හැමතිස්සේම වයඹ ඇළක් පටලවාගෙන කථා කරනවා. මට වයඹ ඇළත් එක්ක ප්‍රශ්නයක් නැහැ. "කොහේද යන්නේ, මල්ලේ පොල්" වැනි උත්තර තමයි එතුමා දෙන්නේ.

ගරු කථානායකතුමා

(මාණ්ඩුමිත්‍රු සපාභායකර් අචාර්ය)

(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා සහ ගරු ඇමතිතුමා මුහුණට මුහුණ හමු වෙලා මේ ප්‍රශ්නය සාකච්ඡා කළොත් ලේසි නැද්ද? එහෙම වුණොත් හුඟක් දුරට මේ ප්‍රශ්නය අවසන් වෙයි.

ගරු බිමල් රත්නායක මහතා

(මාණ්ඩුමිත්‍රු පී.බී. රත්නායක)

(The Hon. Bimal Rathnayake)

ගරු කථානායකතුමනි, ඔබතුමාට තේරෙනවා ඇති ඔබතුමා ඉදිරියේදී- [බාධා කිරීමක්] ගරු ඇමතිතුමනි, නිසි ගෞරවය ඇතිවයි - with all due respect to you - මම ඔබතුමාට කථා කරන්නේ.

ගරු කථානායකතුමනි, ඔබතුමා ඉදිරියේදී සහ සජීවී විකාශය තුළදී ගරු ඇමතිතුමා මුහුණට මුහුණ කටයුතු කරන විධිය අනුව ඔබතුමාට තේරුම් ගන්න පුළුවන්, මේ සභාවෙන් පිටත මුහුණට මුහුණ හමුවෙලා සාකච්ඡා කළොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා.

ගරු ඇමතිතුමනි, ඒ සැලසුම හදලා නැහැ කියලා ඔබතුමා ප්‍රකාශ කළා නේ.

ගරු කථානායකතුමා

(මාණ්ඩුමිත්‍රු සපාභායකර් අචාර්ය)

(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, අතුරු ප්‍රශ්න කෙටියෙන් අහන්න. ගරු ඇමතිතුමනි, කෙටි උත්තරයක් දෙන්න.

ගරු බිමල් රත්නායක මහතා

(මාණ්ඩුමිත්‍රු පී.බී. රත්නායක)

(The Hon. Bimal Rathnayake)

ගරු කථානායකතුමනි, සැලසුම හදලා නැති නිසා මට අතුරු ප්‍රශ්න නැහැ. ගරු ඇමතිතුමනි, ඔබතුමා කියන සැලසුම හදනවා නම් ජනතාවන් එක්ක කථා කරලා ඒ සැලසුම හදන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තිබෙන්නේ.

ගරු කථානායකතුමා

(මාණ්ඩුමිත්‍රු සපාභායකර් අචාර්ය)

(The Hon. Speaker)

හොඳයි, බොහොම ස්තූතියි.

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා

(මාණ්ඩුමිත්‍රු කාමිණි ඉයාචාර්ය පෙරේරා)

(The Hon. Gamini Jayawickrama Perera)

ගරු කථානායකතුමනි,-

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
හරි,ගරු ඇමතිතුමනි. ගරු මන්ත්‍රීතුමා ඉල්ලීම කළා නේ.

பட்டுள்ள பணத்தொகை ஆண்டு வாரியாக எவ்வளவென்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(ஆ) இன்றேல், ஏன்?

විදුලිය ලබා දී ඇති නිවාස : වවුනියාව දිස්ත්‍රික්කය
මිනිසාරාම ව්‍යුහකරණය වීදුලිය : වවුනියා
මාවැට්ටම්
HOUSES PROVIDED WITH ELECTRICITY: VAVUNIYA
DISTRICT

1194/16

5. ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසූ
ප්‍රශ්නය - (1) :

- (අ) (i) 1983 වර්ෂය වන විට වවුනියාව දිස්ත්‍රික්කය තුළ
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය ලබා දී
ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;
- (ii) මේ වන විට විදුලිය ලබා දී ඇති මුළු නිවාස
සංඛ්‍යාව කොපමණද;
- (iii) වර්ෂ 1984 සිට 2009 දක්වා විදුලිය ලබා දීම
වෙනුවෙන් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය
අනුව කොපමණද;
- (iv) 2009 වර්ෂයේදී යුදමය තත්ත්වය නිම වීමෙන් පසු
2015 වර්ෂ දක්වා විදුලිය ලබා දී ඇති නිවාස
සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව කොපමණද;
- (v) ඉහත (iv) හි සඳහන් කාල පරිච්ඡේදය සඳහා
විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල
එක් එක් වර්ෂය අනුව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නො එසේ නම්, ඒ මන්ද?

මිනිසා මරණයට පත්වීමට පුළුවනි. මරණයට පත්වීමට පුළුවනි. මරණයට පත්වීමට පුළුවනි.

- (අ) (i) 1983ஆம் ஆண்டளவில் வவுனியா மாவட்டத்தில்
இலங்கை மின்சார சபையினால் மின்சாரம்
வழங்கப்பட்டுள்ள வீடுகளின் மொத்த
எண்ணிக்கை யாதென்பதையும்;
- (ii) தற்போதைக்கு மின்சாரம் வழங்கப்பட்டுள்ள
வீடுகளின் மொத்த எண்ணிக்கை யாதென்
பதையும்;
- (iii) 1984 முதல் 2009ஆம் ஆண்டு வரை மின்சாரம்
வழங்குவதற்காக ஒதுக்கப்பட்டுள்ள பணத்
தொகை ஆண்டு வாரியாக எவ்வள
வென்பதையும்;
- (iv) 2009ஆம் ஆண்டில் யுத்த நிலவரம் முடிவடைந்த
பின்னர் 2015ஆம் ஆண்டு வரை மின்சாரம்
வழங்கப்பட்டுள்ள வீடுகளின் எண்ணிக்கை
ஆண்டு வாரியாக எவ்வளவென்பதையும்;
- (v) மேற்படி (iv) இல் குறிப்பிடப்பட்டுள்ள கால
கட்டத்தில் மின்சாரம் வழங்குவதற்காக ஒதுக்கப்

asked the Minister of Power and Renewable Energy:

- (a) Will he inform this House -
 - (i) the number of houses in the Vavuniya District that had been provided with electricity supply by the Ceylon Electricity Board by year 1983;
 - (ii) the total number of houses which have been provided with electricity supply by now;
 - (iii) the amounts allocated annually from year 1984 to 2009 for the supply of electricity on per year basis;
 - (iv) the number of houses that have been provided with electricity supply up to year 2015 after the end of war situation in year 2009 on per year basis; and
 - (v) the amount of money allocated for the supply of electricity during the period mentioned in (iv) above on per year basis?

(b) If not, why?

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாநிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ගරු කථානායකතුමනි, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. ගරු
මන්ත්‍රීතුමනි, දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ. පිළිතුර සභාගත කළාට
කමක් නැද්ද?

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ පැහැදිලි කිරීමේ- [බාධා
කිරීමක්]

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாநிலக்க)
(The Hon. Gayantha Karunatileka)
ගරු මන්ත්‍රීතුමනි, පිළිතුර සභාගත කරන්නම්. ගරු ඇමතිතුමා
ඉන්න වෙලාවක අතුරු ප්‍රශ්න අහමුද?

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
අතුරු ප්‍රශ්නවලට ඔබතුමාට උත්තර දෙන්නන් බැහැ නේද?

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாநிலக்க)
(The Hon. Gayantha Karunatileka)
ඔව්. පිළිතුරක් දීර්ඝයි.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

පිළිතුර සභාගත කරලා, ගරු ඇමතිතුමා ඉන්න වෙලාවක අතුරු ප්‍රශ්න අහන්න.

ගරු ගයන්ත කරුණාතිලක මහතා

(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

එහෙම කරමු. එය වඩාත් හොඳ වෙයි. දීර්ඝ පිළිතුරක් තිබෙන්නේත්.

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා

(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

ඔබතුමා පිළිතුර සභාගත කරන්න. මට තිබෙන අතුරු ප්‍රශ්නය තමයි, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට අදාළව පුවත් පතක පළ වී තිබෙනවා, "ගෑස් බලාගාර ටෙන්ඩරය යට අණ්ඩරයක්" කියලා. ඇත්තටම මට ඒකයි අද අහන්න තිබුණු අතුරු ප්‍රශ්නය.

ගරු ගයන්ත කරුණාතිලක මහතා

(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ගරු මන්ත්‍රීතුමනි, මම පිළිතුර සභාගත* කරන්නම්. මෙතැන හුඹක්ම තිබෙන්නේ සංඛ්‍යාලේඛන.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) කිසිවක් නැත. බෙදාහැරීම සිදු කරනු ලැබුවේ පළාත් පාලන ආයතනයෙනි.

(ii) 2017 මැයි 31 දිනට විදුලි සම්බන්ධතා 53160 ක් සපයා ඇත.

2015 වර්ෂයේ දී දියුණු ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් මගින් සිදුකරන ලද සංගණනය අනුව වටිනාකම දියුණුකරනු ලැබූ විදුලි සේවාව ලබාගෙන නොමැති නිවාස ඒකක ගණන 4,217 ක් බව වාර්තා වූ අතර, ඔවුන්ට විදුලි සේවාව ලබා ගැනීමට තිබූ ප්‍රධානතම බාධාව වූයේ විදුලි සේවාව ලබා ගැනීමට හා නිවාස තනුපුළුම් කිරීමට අවශ්‍ය මූලික පිරිවැය දැරීමට තිබූ නොහැකියාවයි.

ඒ අනුව 2015 වර්ෂයේ නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කරන ලද "රටම පිළියයි අපුර දුරලයි - ජාතික විදුලි සන්නිවේදන සේවාව" ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පවුල් යඳහා විදුලි සේවාව ලබා ගැනීමට හා නිවාස තනුපුළුම් කිරීමට රු. 45,000 ක උපරිමයක් දක්වා ණය මුදලක් ලබා දුන් අතර, එම වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක විය.

2016 වර්ෂය අවසන් වන විට වටිනාකම දියුණුකරනු ලැබූ නිවාස ඒකක අතරින් නිවාස ඒකක 3,689 ක් සඳහා උක්ත වැඩසටහන යටතේ විදුලි සේවාව ලබා දී ඇත.

(iii) 1984 වර්ෂයේ සිට 2009 දක්වා වර්ෂයට දියුණුකරනු ලැබූ සැපයුම් සඳහා වෙන් කරන ලද මුදල පහත සඳහන් වේ.

වර්ෂය	වෙන් කරන ලද මුදල (රු. මිලියන)
1984	-
1985	-
1986	-
1987	-
1988	-
1989	0.54

1990	0.13
1991	2.32
1992	35.21
1993	-
1994	14.69
1995	-
1996	-
1997	-
1998	30.53
1999	-
2000	-
2001	-
2002	51.91
2003	31.56
2004	13.76
2005	28.71
2006	46.81
2007	34.34
2008	20.24
2009	479.29

(iv) 2009 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා විදුලි සැපයුම් ලබාදුන් නිවාස සංඛ්‍යාව පහත පරිදි වේ.

වර්ෂය	අදාළ වර්ෂය තුළ දී ලබාදුන් නව සබඳතා සංඛ්‍යාව	වර්ෂය අවසාන වනවිට විදුලි සම්බන්ධතා සංඛ්‍යාව
2009.01.01 - 2009.12.31	301	13,704
2010.01.01 - 2010.12.31	946	14,650
2011.01.01 - 2011.12.31	5,250	19,900
2012.01.01 - 2012.12.31	5,574	25,474
2013.01.01 - 2013.12.31	12,623	38,097
2014.01.01 - 2014.12.31	4,852	42,949
2015.01.01 - 2015.12.31	3,845	46,794

(v) 2009 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා විදුලි සැපයුම් සඳහා වෙන් කරන ලද මුදල පහත පරිදි වේ.

වර්ෂය	වෙන් කරන ලද මුදල (රු. මිලියන)
2009	317
2010	125
2011	103
2012	23
2013	77
2014	193
2015	89

(ආ) අදාළ නොවේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු ඇමතිතුමනි, ඔබතුමා අතුරු ප්‍රශ්නය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමතිතුමාට යොමු කරන්න.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ඒ ප්‍රශ්නය අපි ඇමතිතුමාට යොමු කරන්නම්. ගරු මන්ත්‍රීතුමනි, අපි ඔබතුමාට පිටපතක් එවන්නම්.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රශ්න අංක 7 - 1383/16-(2), ගරු බන්දුල ගුණවර්ධන මහතා.

[ගරු අකිල විරාජ් කාරියවසම් මහතා]

- (iv) 2017 වර්ෂයේ පළමු කාර්තුවේ ආහාර හා දීමනා සඳහා පුනරාවර්තන වියදම් සඳහා ප්‍රතිපාදන රුපියල් 49,500ක් ලබා දී ඇති අතර, දෙවන කාර්තුව සඳහා ප්‍රතිපාදන 2017 ජූලි 15 දිනට ලබා දීමට නියමිතව ඇත.
 - (v) 2018 වර්ෂයේදී ක්‍රීඩාගාරයක් ඉදිකිරීම සඳහා පළමු අදියරට රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.
 - (vi) ක්‍රීඩා පාසල් නවීකරණය කිරීම ව්‍යාපෘතිය යටතේ 2018 වර්ෂයේදී ක්‍රීඩා පාසල් ශිෂ්‍යත්වධාරීන් 40ක් බඳවා ගැනීමට අපේක්ෂිතය.
 - (vii) 2018 වර්ෂයේදී ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන්ගේ පෝෂණ දීමනාව රුපියල් 2,500 - 5,000 දක්වා වැඩි කිරීමට නියමිතයි.
 - (viii) 2018 වර්ෂයේදී පුහුණුකරුවන්ගේ සහ කාර්ය මණ්ඩල දීමනා වැඩි කර ඇත.
- (iv) ක්‍රීඩා ගුරුවරු සංඛ්‍යාව 170කි.
 - (v) ඇමුණුම 01 බලන්න. ඇමුණුම සභාගත* කරමි.
 - (vi) ඔව්.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රීඩා ගුරු පුරප්පාඩු 191ක් පවතී. ඉදිරියේදී එම පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රීඩා උපදේශකවරුන් බඳවා ගැනීමට 2017.05.22 දිනැති දිනමිණ පුවත් පත් දැන්වීමට අනුව අයදුම් පත් කැඳවා ඇත. මේ සඳහා අයදුම් පත් 20,000ක් පමණ මේ වනකොට ලැබී ඇත.

(ආ) අදාළ නොවේ.

ගරු අශෝක ප්‍රියන්ත මහතා
(*மாண்புமிகு அசோக்க பிரியந்த*)
(The Hon. Ashoka Priyantha)

පිළිතුරු ලබාදීම පිළිබඳව ගරු ඇමතිතුමාට ස්තූතිවන්ත වෙතවා. ගරු ඇමතිතුමාගේ පිළිතුරුවලින් අපට එක කාරණයක් අවධාරණය වෙතවා. ගරු කථානායකතුමනි, 2007න් පස්සේ නැවත 2017 දී තමයි ලා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසල් දෙස ඇහැ ඇරලා බලලා තිබෙන්නේ.

ගරු කථානායකතුමනි, මන්ත්‍රීවරුන්ට තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ගැටලු සහගත තත්ත්වයන් තිබියදී තමයි මම මේ ප්‍රශ්නය යොමු කළේ. නමුත් මෙම දිස්ත්‍රික්කය ගරු ඇමතිතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයට අල්ලපු දිස්ත්‍රික්කය නිසා, එතුමාගේ මැදිහත් වීමෙන් මෙම දිස්ත්‍රික්කයේ සමහර ප්‍රශ්න ඒ කාලයේම විසඳලා තිබෙනවා. එතුමා 2017 දී විසඳුම් දෙන්න කලිනුයි මම මේ ප්‍රශ්නය යොමු කරලා තිබෙන්නේ. ගරු ඇමතිතුමනි, නමුත් 2007න් පසු 2017 වෙනකල් ක්‍රීඩා පාසල් පිළිබඳව අවධානය යොමු නොකර අත් හැරලා තිබුණා කියන්නේ, පසු ගිය කාල වකවානුව තුළ ක්‍රීඩාවට යොමු වූ දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමයි. පාසල් අධ්‍යාපනය ලබන දරුවන් ක්‍රීඩාවට හුරු පුරුදු කිරීම, විද්‍යාලය තුළ දරුවන් සුමගට ගැනීමට

* පුස්තකාලයේ තබා ඇත.
* *நூலகையத்தில் வைக்கப்பட்டுள்ளது.*
* Placed in the Library.

සහ සමාජයේ සිදුවන ව්‍යසනයන්ගෙන් බේරීමට තරුණ තරුණියන්ට ලබාදෙන අත් වැලක්. ගරු ඇමතිතුමනි, ඉදිරියේ දී ඒ වගේ දෙයක් සිදු නොවීම සඳහා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් යම් වැඩ පිළිවෙළක් දියත් කර තිබෙනවාද?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(*மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்*)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, දැනට ක්‍රීඩා පාසල් 22ක් තිබෙනවා. එම ක්‍රීඩා පාසල් 22හි සියලුම ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පසු ගිය දවස්වල මා හමුවුණා. විශේෂයෙන්ම අපි එම පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි කරමින් තිබෙනවා. ඒ වාගේම ක්‍රීඩා පාසල් 22 සඳහා කාය වර්ධන මධ්‍යස්ථාන ඇති කිරීම වෙනුවෙන් එක් පාසලකට රුපියල් ලක්ෂ 22 බැගින් ලබාදීමට මේ වන විට ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

ක්‍රීඩා පාසල් දියුණු කිරීම විතරක් නොවෙයි, ලක්ෂ 45කට ආසන්න පිරිසක් වන පාසල් සිසුන්ට කුමන හෝ ක්‍රීඩාවක් පුහුණු කළ යුතුයි කියලා, එය අනිවාර්ය කරලා වක්‍රලේඛයක් යවා තිබෙනවා. මොකද, ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් ප්‍රමාණවත් නොවන නිසා. අපි පාසල් සිසුන් විෂය සමගාමී කටයුතුවලටත් යොමු කරන්න ඕනෑ. එහෙම වුණොත් තමයි අනාගතයේ දී සමබර මනසකින් යුතු පෞරුෂයක් සහිත පාසල් දරුවන් පිරිසක් බිහි වන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

ගරු අශෝක ප්‍රියන්ත මහතා
(*மாண்புமிகு அசோக்க பிரியந்த*)
(The Hon. Ashoka Priyantha)

ගරු අමාත්‍යතුමනි, එම විසඳුමට ස්තූතිවන්ත වනවා. ගරු කථානායකතුමනි, මාගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මෙයයි. ගරු ඇමතිතුමා කිවවා, ක්‍රීඩා ගුරුවරුන්ගේ පුරප්පාඩු 190ක් විතර දිස්ත්‍රික්කය තුළ තිබෙනවා කියලා. එම ප්‍රශ්නයටත් විසඳුමක් ලබා දීම සඳහා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මේ වනකොට වැඩ පිළිවෙළක් දියත් කරලා තිබෙන බව අපි දන්නවා. ඒ නිසා එම ප්‍රශ්නයටත් දැන් විසඳුමක් ලැබිලා තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් යෝජනාවක් කරනවා මිසක් වෙනත් දෙයක් නැහැ.

ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ, ඔබතුමා අමාත්‍ය ධුරය දරන කාලය තුළම මෙම ක්‍රීඩා ගුරුවරුන්ට නියමිත පුහුණු කරවීමේ කටයුතු භාර දීලා, පාසල් දරුවන්ව නැවත ක්‍රීඩාවෙන් ඇත් නොවෙන විධියට එම ගුරුවරුන් පාසල් ක්ෂේත්‍රයට සම්බන්ධ කරන්න කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තූතියි.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(*மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்*)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, අපි ක්‍රීඩා පුහුණුකරුවන් 3,850ක් ගන්න ගැසට් කරලා, අයදුම්පත් කැඳවලා තිබෙනවා. දැනට 20,000කට ආසන්න ප්‍රමාණයක් අයදුම්පත් ලැබිලා තිබෙනවා. ලබන මාසේ දෙවැනිදා සහ තුන්වැනිදා යන දිනවලදී මෙම අයදුම්කරුවන්ව සම්මුඛ පරීක්ෂණයකට භාජන කරලා, ජාතික මට්ටමින්, පළාත් මට්ටමින් ඉහළම සුදුසුකම් තිබෙන අය බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේ දී තව කාරණයක් ගැන මා කියන්න ඕනෑ. අපි අද, හෙට සහ අනිද්දා යන දිනයන්වල පාසල් 10,000ක "ඩෙංගු මර්දන ව්‍යාපාරය"

වෙනුවෙන් ඉඩදාන ව්‍යාපාරයක් ආරම්භ කළා. අද උදේ මම නාලන්දා විද්‍යාලයටත්, සංඝමිත්තා විද්‍යාලයටත් ගියා. ඉතාම සාර්ථකව මෙය ක්‍රියාත්මක වෙනවා. මේ සඳහාත් මගේ ස්තුතිය පුද කරන්න ඕනෑ.

විශේෂයෙන්ම මම පොලිස්පතිතුමාටත්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් පෞද්ගලිකව කටා කරලා ඒ ගොල්ලන්ගේ සහයෝගයත් ඉල්ලුවා. ඒ නිලධාරීන් අවිල්ලා, ඒ හැම තැනකම අද මේ වන විට ඉතාම විධිමත් ලෙස බෙංගු මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අපට දැන ගන්න ලැබුණා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, සිසුන්ට සහ දෙමව්පියන්ට මා ආරාධනා කරනවා, හෙට සහ අනිද්දාත් අවිල්ලා තමන්ගේ පාසල සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා, බෙංගු මර්දන ව්‍යාපාරය වෙනුවෙන් කැප වෙන්න කියලා.

යාන් මිය ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමිවූවන් : ඉඩම් ලබා දීම

யான் ஓயா கருத்திட்டத்தினால் காணி இழந்தோர்: காணிகள் வழங்கல்
PEOPLE MADE LANDLESS DUE TO YAN OYA PROJECT: PROVISION OF LANDS

1495/16

9. ගරු වාසුදේව නානායකාර මහතා

(மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය- (1):

- (අ) (i) යාන්මිය ව්‍යාපෘතිය සඳහා අවට පදිංචි ප්‍රදේශවාසීන්ගේ ඉඩම් අක්කර ගැනීම හේතුවෙන් පාරම්පරික වැව් 07 ක්, ගේදොර සහ කුඹුරු මෙම ජලාශයට යටවීම නිසා එම පිරිස ඉදුම් හිටුම් නොමැතිව අසරණ තත්වයට පත්වී ඇති බවත්;
- (ii) ප්‍රදේශවාසීන්ගේ විරෝධය නොනකා ජන ජීවිතයට තුළුසුළු කපුවත්ත ප්‍රදේශයේ විශාල සහ වනාන්තරයක් ඔවුන් හට බෙදා දීමට නිලධාරීන් විසින් කටයුතු කරන බවත්;

එතුමා දන්නේද?

- (ආ) (i) ප්‍රදේශවාසීන් විසින් මල්පෝරුව ගම්මානය අසල, දකුණු ඇළට යාබදව, ජලාශයට යට නොවූ ඉඩම් අක්කර 600ක ප්‍රමාණයෙන් අක්කර 200ක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත්;
- (ii) ඒ අනුව, විෂය භාර අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සමඟ පැමිණ ඉහත කී ඉඩමෙන් අක්කර 200ක ගොඩ ඉඩම් හැකි ඉක්මනින් එම ජනතාවට ලබාදෙන ලෙස ඔවුන්ට උපදෙස් දුන් බවත්;

එතුමා පිළිගන්නේද?

(ඇ) එසේ වුවද, මේ දක්වා ඔවුන්ට පදිංචිය සඳහා ඉඩම් නොලැබී ඇති බැවින්, ඉහත ආ (ii) හි තීරණය අනුව වහාම ඉඩම් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්නේද?

(ඈ) නො එසේ නම්, ඒ මන්ද?

நீர்ப்பாசன மற்றும் நீரக வளமூல முகாமைத்துவ அமைச்சரைக் கேட்ட வினா:

(அ)(i) யான்ஓயா கருத்திட்டத்திற்காக சுற்றயலில் வசித்த பிரதேசவாசிகளின் காணிகள் கவீகரிக்கப்

பட்டதன் காரணமாக பாரம்பரிய 07 குளங்கள், குடிமனைகள் மற்றும் வயல்கள் இந்த நீர்த்தேக்கத்தில் முழுகியுள்ளதால் இவர்கள் போக்கிடமின்றி நிரீக்கதியாகியுள்ளனர் என்பதையும்;

(ii) பிரதேசவாசிகளின் எதிர்ப்பினைப் பொருட்படுத்தாது கஜுவத்த பிரதேசத்தில் மனித வாழ்வுக்குப் பொருத்தமற்ற அடர்ந்த வனப் பிரதேசமொன்றை இவர்களுக்கு பகிர்ந்தளிக்க உத்தியோகத்தர்கள் நடவடிக்கை எடுத்து வருகின்றனர் என்பதையும்;

அவர் அறிவாரா?

(ஆ) (i) பிரதேசவாசிகள் மல்போருவ கிராமத்திற்கு அருகில், தெற்கு கால்வாயை அண்டியதாக நீர்த்தேக்கத்திற்கு மூழ்காத 600 ஏக்கர் காணியில் 200 ஏக்கர் காணியைப் பெற்றுத்தருமாறு கோரியிருந்தனர் என்பதையும்;

(ii) அதன்படி, விடயத்திற்குப் பொறுப்பான அமைச்சர் சம்பந்தப்பட்ட உத்தியோகத்தர்களுடன் வருகைத்து மேற்கூறிய காணியிலிருந்து 200 ஏக்கர் மேட்டுக் காணியை துரித கதியில் இந்த மக்களுக்கு வழங்குமாறு அவர்களுக்கு அறிவுரை வழங்கியுள்ளார் என்பதையும்;

அவர் ஏற்றுக்கொள்வாரா?

(இ) எனினும், இதுவரை இவர்களுக்கு குடியிருப்பதற்கான காணிகள் கிடைக்காததால், மேற்படி ஆ(ii) இன் முடிவின்படி உடனடியாக காணிகளை வழங்க நடவடிக்கை எடுப்பாரா என்பதை அவர் இச்சபையில் அறிவிப்பாரா?

(ஈ) இன்றேல், ஏன்?

asked the Minister of Irrigation and Water Resources Management:

(a) Is he aware that -

(i) due to the acquisition of lands for the construction of Yan Oya Project, seven ancestral tanks, houses and paddy fields were submerged in the reservoir and the residents of the area have lost their homes and have been left destitute; and

(ii) despite objections by the residents of the area, arrangements are being made by authorities to distribute among those residents the lands in a thick forest in Kajuwatta area which is not suitable for living?

(b) Will he admit that -

(i) the aforesaid residents had requested that, out of the area of 600 acres that has not been submerged in the reservoir close to Malporuwa Village and bordered by the south canal, an extent of 200 acres be provided to them; and

[ගරු වාසුදේව නානායකාර මහතා]

- (ii) accordingly, the subject Minister who visited the area along with the relevant officials instructed them to provide those residents with an extent of 200 acres of high land out of the aforesaid land as early as possible?
- (c) Will he inform this House whether immediate steps would be taken as per the decision stated in (b)(ii) above to provide lands to the aforesaid people as they have not been provided with any land to reside in to date?
- (d) If not, why?

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා (වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමා)
 (மாண்புமிகு காமினி விஜித் விஜயமுனி சொய்சா - நீர்ப்பாசன மற்றும் நீரக வளமூல முகாமைத்துவ அமைச்சர்)
 (The Hon. Gamini Wijith Wijayamuni Zoysa - Minister of Irrigation and Water Resources Management)
 ගරු කලානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

- (අ) (i) මම දන්නෙමි.
 එහෙත්, කිසිදු පදිංචිකරුවෙකු ඉදුම් හිටුම් නොමැතිව අසරණ තත්වයට පත් වී නැත.
 ඔවුන්ගේ ඉඩම් හා දේපළ නිසි පරිදි තක්සේරු කර වන්දි ගෙවීමටත්, ඊට අමතරව නිවාස හා වගා බිම් අහිමි වන අයට අලුතෙන් සංවර්ධනය කරන වාරි ඉඩම් අක්කර 1 1/2 බැගින් හා ගොඩ ඉඩම් අක්කර 1 බැගින් ලබා දීමටත්, නිවාස සඳහා රුපියල් ලක්ෂ 8ක අවමයකට යටත්ව -පැල්පතටත් රුපියල් ලක්ෂ 8ක් ගෙවනවා. උපරිමය තමන්ගේ නිවසේ තක්සේරු වටිනාකම- ප්‍රතිස්ථාපන පිරිවැයක් ගෙවීමටත් කටයුතු කෙරෙමින් පවතී.
- (ii) නොදනිමි.
 නමුත්, කපුටන් හා මයිලෑව අතර පිහිටි ප්‍රදේශය පරිසර ඇගයීම් වාර්තාවේ අනුමත වූ ප්‍රදේශයක් බවත්, දැනටමත් පවුල් 55ක් එහි පදිංචියට යාමට එකඟතාව පළ කර ඇති බවත් මම දනිමි.
- (ආ) (i) මුලින් නිවසක් තනා ගැනීමට ගොඩඉඩම් කැබැල්ලක් ඉල්ලූ බවත්, පසුව වරින් වර තවත් ඉල්ලීම් වැඩි වූ බවත් දනිමි.
- (ii) නැත.
 වාරිමාර්ග අමාත්‍යවරයා වශයෙන් මා මල්පෝරුව ගම්මානයට ගොස් අක්කර 50ක් ලබා දෙන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා ඔවුන් වාචිකව එකඟ වී ඇත.
- (ඇ) මල්පෝරුව ප්‍රදේශයෙන් අක්කර 50ක් පමණක් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වූ බැවින්, ප්‍රධාන පවුලකට අක්කර 1/2 බැගින් හා අනු පවුල් සඳහා අක්කර 1/4 බැගින් ලබා දීමට එම ගම්වාසීන් සමඟ ද එකඟතාවකට පැමිණ ඇති අතර, දැනට ඒ අනුව ඉදිරි කටයුතු කෙරෙමින් පවතී. එම ඉඩම් ඉතා ඉක්මනින් අදාළ ජනතාව වෙත ලබා දීමට කටයුතු කරමි.
- (ඈ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.

ගරු වාසුදේව නානායකාර මහතා
 (மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
 (The Hon. Vasudeva Nanayakkara)
 ගරු කලානායකතුමනි, මගේ පළමුවැනි අතුරු ප්‍රශ්නය මෙයයි. ගරු ඇමතිතුමනි, මේ ජනයාට දුන් කපුටන් ප්‍රදේශය පිළිබඳව එම ජනයාගේ විරෝධයක් තිබුණා. ඒක මහ -තද- සන වනාන්තරයක්. මල්පෝරුව ගම්මානයට යාබදව තිබෙන ජලාශයට යට නොවුණු ඉඩම් අක්කර 600ක් තිබෙනවාය, ඒ ඉඩම් අක්කර 600ත් අක්කර 200ක් අපේ වුවමනාවට දෙන්නය කියලා එම ජනතාවගෙන් ඉල්ලීමක් තිබුණා. ඒ අනුව ඔබතුමා ගිහිල්ලා ඒ වෙනුවෙන් අක්කර 50ක් දෙන්නය කියලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එකඟත්වය ලබා ගත්තා. එසේ ලබා ගත් එකඟත්වය අනුව මේ සියලු ජනයාට දිය යුතු ඉඩම් ප්‍රමාණය දෙන්න පුළුවන්ද, නැත්නම් මේ ජනයාගෙන් යම් කොටසකට කපුටන් සන වනාන්තරයට යට වෙන්න වෙනවාද කියා මම ඔබතුමාගෙන් දැන ගන්න කැමැතියි.

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
 (மாண்புமிகு காமினி விஜித் விஜயமுனி சொய்சா)
 (The Hon. Gamini Wijith Wijayamuni Zoysa)
 නැහැ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන විධියට, කපුටන් තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෙන්න කැමැති. මල්පෝරුව ගම්මානය සන වනාන්තරයක්.

ගරු වාසුදේව නානායකාර මහතා
 (மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
 (The Hon. Vasudeva Nanayakkara)
 මල්පෝරුව ගම්මානයට යාබදව සන වනාන්තරයක් තිබෙනවා.

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
 (மாண்புமிகு காமினி விஜித் விஜயமுனி சொய்சா)
 (The Hon. Gamini Wijith Wijayamuni Zoysa)
 ඔව්. මල්පෝරුව ගම්මානයට යාබදව සන වනාන්තරයක් තිබෙනවා. නමුත් අපි ගොවි බිමත්, නිවාසත් අතර තිබෙන ප්‍රවාහන පහසුකම් ගැන කල්පනා කරලා අක්කර භාගයක් මූලික පවුලකටත්, අක්කර කාලයක් අනු පවුලකටත් දීම සඳහා අක්කර -

ගරු වාසුදේව නානායකාර මහතා
 (மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
 (The Hon. Vasudeva Nanayakkara)
 ගරු ඇමතිතුමනි, මෙම වැසියන්ගේ වුවමනාව ඒ කියන බිම් ප්‍රමාණ තුළින් ඉටු කර ගන්න පුළුවන්ද?

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
 (மாண்புமிகு காமினி விஜித் விஜயமுனி சொய்சா)
 (The Hon. Gamini Wijith Wijayamuni Zoysa)
 පුළුවනි. මොනවා හරි තිබෙනවා නම් ඔබතුමා සාකච්ඡා කරන්න.

ගරු වාසුදේව නානායකාර මහතා
 (மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
 (The Hon. Vasudeva Nanayakkara)
 මේ ජනයා කරන මේ ඉල්ලීම ඉටු කර දෙන්න පුළුවන්ද?

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
 (மாண்புமிகு காமினி விஜித் விஜயமுனி சொய்சா)
 (The Hon. Gamini Wijith Wijayamuni Zoysa)
 මම නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ගනේ හයිය තිබෙන ගොවියෙකුට අක්කර කාලක් මදි කියන එක මා පිළිගන්නවා. එම නිසා ඔවුන්ට අඩුම ගණනේ අක්කරයක් හෝ

අක්කර භාගයක්වත් තිබිය යුතුයි. අපේ ගෙවත්ත කොස්, පොල්, දෙල් වගා කර ගන්න පුළුවන් ප්‍රමාණයට තිබිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මම ඒ සම්බන්ධයෙන් නැවත කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා.

ගරු වාසුදේව නානායක්කාර මහතා
(மாண்புமிகு வாசுதேவ நானாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)
යම් කෙනෙකු අකමැති වුණොත්?

ගරු ගාමිණී විජීන් විජයමුණි සොයිසා මහතා
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி சொய்சா)
(The Hon. Gamini Wijith Wijayamuni Zoysa)
අකමැති කිසි කෙනෙකු දමන්නේ නැහැ.

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
(மாண்புமிகு எஸ்.சீ. முத்துகுமாரசா)
(The Hon. S.C. Mutukumarana)

ගරු කපානායකතුමනි, මට පොඩි පැහැදිලි කර ගැනීමක් කර ගන්න අවශ්‍යයි. ගරු ඇමතිතුමනි, යාන් ඔය ජලාශයේ-

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමා එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කැමතිද? [බාධා කිරීමක්] ඇමතිතුමනි, අද දිනට නියමිත වැඩ කටයුතුවලට කාලය මදි නිසා ඔබතුමා ඒ සම්බන්ධයෙන් එතුමාට වෙනම පැහැදිලි කරලා දෙන්න.

2017 අය වැය සඳහා මාධ්‍ය දැන්වීම් : වියදම් කළ මුදල

2017 වර්ෂයේ මාධ්‍ය සේවාවන් සඳහා වැය වූ මුදල
விளம்பரங்கள்: செலவிட்ட பணம்
MEDIA ADVERTISEMENTS FOR BUDGET 2017: MONEY SPENT

1498/16

10. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) நளிந்த ஜயதிஸ்ஸ)
(The Hon. (Dr) Nalinda Jayathissa)

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1) :

(අ) 2017 අයවැය සඳහා ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් දැන්වීම් සඳහා වියදම් කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

நிதி மற்றும் வெகுசன ஊடக அமைச்சரைக் கேட்ட வினா:

(அ) 2017ஆம் ஆண்டுக்கான வரவு செலவுத்திட்டத்திற்கு பொதுமக்களிடமிருந்து கருத்துக்கள் மற்றும் பிரேரணைகளைப் பெற்றுக்கொள்வதற்காக தொலைக்காட்சி, வானொலி மற்றும் பத்திரிகை விளம்பரங்களுக்காக செலவிடப்பட்ட பணத்தொகை தனித்தனியே எவ்வளவு என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Finance and Mass Media:

(a) Will he inform this House separately, of the amount of money spent on television, radio and newspaper advertisements in obtaining public opinions and proposals on Budget 2017?

(b) If not, why?

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා (මුදල් රාජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு இரான் விக்கிரமரத்தன - நிதி இராஜாங்க அமைச்சர்)
The Hon. Eran Wickramaratne - State Minister of Finance

ගරු කපානායකතුමනි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.

(අ) (i) රූපවාහිනී දැන්වීම් සඳහා - රුපියල් 5,602,169.76 (බදු සහිත)

ගුවන්විදුලි දැන්වීම් සඳහා - නොමැත.

පුවත් පත් දැන්වීම් සඳහා - රුපියල් 3,748,811.20 (බදු සහිත)

(ආ) පැන නොනඹී.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) நளிந்த ஜயதிஸ்ஸ)
(The Hon. (Dr) Nalinda Jayathissa)

ගරු කපානායකතුමනි, මගේ පළමුවැනි අතුරු ප්‍රශ්නය.

මා අහලා තිබෙන්නේ 2017 අය වැය සඳහා ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගන්න රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත් පත් දැන්වීම් සඳහා වියදම් කරන මුදල කොපමණද කියලායි.

රාජ්‍ය අමාත්‍යතුමා කිව්ව විධියට මෙතැන රුපියල් ලක්ෂ 100ක් වන රූපවාහිනී සහ පුවත්පත් දැන්වීම් සඳහා වියදම් කර තිබෙනවා. ඔබතුමා සෑහීමට පත් වෙනවාද, මේ රුපියල් ලක්ෂ 100ක් වියදම් කරලා ජනතාවගේ ලබා ගත් අදහස් අයවැය යෝජනාවලට ඇතුළත් කළාය කියලා.

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(மாண்புமிகு இரான் விக்கிரமரத்தன)
(The Hon. Eran Wickramaratne)

ඔව්. මම භිතත විධියට රුපියල් මිලියන 10ක් කියන්නේ විශාල මුදලක් නොවෙයි. ඒක ජනතාවගේ අදහස් ලබා ගන්න වියදම් කළ ප්‍රමාණය. එතැන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි අදහස් ලබා ගන්න ඕනෑ කියන එක. ඒ වාගේම අයවැය සම්මත වුණාට පස්සේ ඒ සම්මත වුණු දේවලින් ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍යයි.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) நளிந்த ஜயதிஸ்ஸ)
(The Hon. (Dr) Nalinda Jayathissa)

ගරු කපානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මෙයයි. මෙහෙම යෝජනා අරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය යෝජනා පවා ක්‍රියාත්මක කිරීමේ තිබෙන ප්‍රමාදයන් ගැන පාර්ලිමේන්තුවේ විටින් විට ප්‍රශ්න මතු වෙනවා. ඒ කියන්නේ, ජනතාවගේ අදහස් ගන්නවාය කියලා යම් කිසි ආකාරයකට සන්දර්ශනයක් කළාට, මුදල් වියදම් කළාට ඇත්තටම අය වැය ලේඛනයේ තිබෙන ඒ අදහස්, යෝජනා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා අඩු තරමින් ඒ පිළිබඳව පසු විපරම් කරලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ ක්‍රියාවලියක්වත් තමුන්නාන්සේලා දියත් කරනවා නම් වියදම් කරන මුදලටත්

expected for school development work to give priority to names in the said list?

- (b) Will he admit that emergence of a situation of running after money by Central Colleges founded by the Father of Free Education for future advancement of especially the poor children is a serious offence as well as a serious injustice?
- (c) Will he inform this House whether steps would be taken for action against the individuals responsible for this situation?
- (d) If not, why?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා

(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)

(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

- (අ) (i) ඔව්.
- (ii) ඔව්.
- (iii) 2017 වර්ෂයේ හොරණ තක්සිලා මධ්‍ය විද්‍යාලයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබුණු ඉල්ලීම් 2008/37 චක්‍රලේඛ ප්‍රකාරව සුදුසුකම් පරීක්ෂා කර තෝරා එවීම පිණිස එම ඉල්ලීම් ලැබුණු පිළිවෙළ අනුව අවස්ථා කිහිපයකදී විදුහල්පති වෙත යොමු කර ඇත. එසේම විදුහල්පති විසින් එම චක්‍රලේඛ ප්‍රකාරව තෝරා එවන ලද නාම ලේඛනයක් සඳහා අනුමත සීමාවට යටත්ව සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දී ඇත.
- (iv) නැත.

2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2008/37 චක්‍රලේඛයේ 6.0 වගන්තිය මගින් ළමයින් ඇතුළත් කිරීම සඳහා මුදල් සහ වෙනත් ආධාර ලබා ගැනීම තහනම් බවට පැහැදිලිව දක්වා ඇත.

ගරු මන්ත්‍රීතුමනි, ප්‍රශ්න නැතිව නොවෙයි. තොරතුරු සොයා බැලුවාම ලැබෙන පිළිතුර අනුවයි මම "නැත" කියන්නේ.

- (ආ) මුදල් පසුපස හඹායාම බරපතළ වරදක් බව පිළිගනිමි.
එබැවින්, එය වැළැක්වීමට අවශ්‍ය පියවර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගෙන ඇත.
- (ඇ) මෙවැනි පැමිණිල්ලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන අංශයට මෙතෙක් ලැබී නොමැත. පැමිණිල්ලක් ලද හොත්, මූලික විමර්ශනයක් සිදු කර 2008/37 චක්‍රලේඛයේ 6.0 වගන්තිය උල්ලංඝනය කර ඇති බව සනාථ වුවහොත්, එවැනි ක්‍රියාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව අනාවරණය වන විමර්ශන නිර්දේශ මත ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගනු ලැබේ.
- (ඈ) අදාළ නොවේ.

ගරු විදුර වික්‍රමනායක මහතා

(மாண்புமிகு விதுர விக்கிரமநாயக்க)

(The Hon. Vidura Wickramanayaka)

ගරු ඇමතිතුමනි, පිළිතුරෙන් පැහැදිලියි, ඔබතුමා මෙවැනි කිසිම දෙයකට අනුමැතියක් නොදෙන බව. ඒ අනුසාරයෙන් අපි ඔබතුමාට යෝජනාවක් කරනවා. මේ ප්‍රශ්නය පැමිණිල්ලක් හැටියට භාර ගෙන - ඔබතුමා කියනවා, සමහර නිලධාරීන්

ඔබතුමාට දෙන උත්තර අනුව තමයි මේ ගරු සභාවේදී කියන්නේ කියලා. ඒක මම දන්නවා. මම ඔබතුමාට මීට කලින් අධ්‍යාපනයේ තිබෙන්නා වූ මාරියා ගැන කිව්වා. දැන් ඔබතුමා කියයි, "මේක තිබුණේ පසු ගිය ආණ්ඩුව කාලයේ." කියලා. එහෙම නැහැ, තවමත් තිබෙනවා. ඒ නිසා නේ මෙහෙම වැරදි උත්තර ඔබතුමාටත් දෙන්නේ.

ගරු ඇමතිතුමනි, ඉසුරුපායෙන් පරිබාහිරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙය භාර දී මේ ගැන පරීක්ෂණයක් කරන්න කියා අපි යෝජනා කරනවා. මොකද, මෙය බරපතළ ප්‍රශ්නයක්. නිදහස් අධ්‍යාපනයේ පියා මධ්‍ය මහා විද්‍යාල හැදෑවේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය දෙන්න; නිදහස් අධ්‍යාපනයක් ලබන්න. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැත්නම්, එතැන බරපතළ බේදවාචකයක් තිබෙනවා.

ගරු අමාත්‍යතුමනි, ඒ නිසා මා ඔබතුමාගෙන් ඉතාම ඕනෑකමින් සහ බැගෑපත්ව ඉල්ලන්නේ, පරීක්ෂණයක් කිරීම සඳහා මේ කාරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න කියයි.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු අමාත්‍යතුමා.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, අමාත්‍යවරයා වශයෙන් මම මෙය මැඩලීම සඳහා ගන්න පුළුවන් හැම පියවරක්ම ගෙන තිබෙනවා සහ ගනිමින් යනවා.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා කිව්වා වාගේ පළමුවන ශ්‍රේණියට ළමුන් ගන්නේ චක්‍රලේඛනය ප්‍රකාරවයි; 6වන ශ්‍රේණියට ළමුන් ගන්නේ ශිෂ්‍යත්ව ලකුණු මතයි. පසුගිය දවස්වල මට අනාවරණය වුණා, අතර මැදි පන්තිවලට පුරප්පාඩු වීශාල වශයෙන් තිබෙනවා කියා අනුමත කරවාගන්න අමාත්‍යාංශයට එවා තිබෙන බව. ගරු කථානායකතුමනි, අතර මැදි පන්තිවල පුරප්පාඩු ඇති වුණාම, අපේ අමාත්‍යාංශයට අනුමැතිය සඳහා එව්වාම අප කරන දේ මා කියන්නම්. 2 ශ්‍රේණියේ පුරප්පාඩු තිබෙන්න බැහැ නේ. නමුත් දෙකේ පන්තියේ පුරප්පාඩු තිබෙනවා නම් අපි අදාළ විදුහල්පතිවරයාට දන්වා යවනවා, වක්‍ර ලේඛනය ප්‍රකාරව waiting list එකට අනුව ඊළඟ කෙනා ගන්න කියා. 6 ශ්‍රේණිය සම්බන්ධයෙන් කරන්නේත් එයමයි. හැබැයි අවාසනාවකට පසු ගිය දවස්වල මට හසු වුණා, සමහර අතරමැදි පන්තිවලට සිතන්න බැරි පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙන බව. ඒකට හේතුව මේකයි. සියලු දෙනා නොවුණත් සමහර විදුහල්පතිවරුන් කරන්නේ, එකේ පන්තියට අවශ්‍ය සංඛ්‍යාව 35 නම් ඒ 35 ගන්නේ නැතිව අඩුවෙන් ගන්නා එකයි; 6 පන්තියට 45ක් ගත යුතුව තිබියදී 39 දෙනෙකු අරගෙන ඉතිරිය පුරප්පාඩුව තබන එකයි. ඊට පසුව 7 ශ්‍රේණියේදී පුරප්පාඩු ඇති වෙනවා. ඔතැනදී තමයි මේ සෙල්ලම වෙන්නේ. ඒ නිසා අපි දැන් තද තීරණයක් ගෙන තිබෙනවා. ඉදිරියේදී අතර මැදි පන්තිවල පුරප්පාඩු පුරවන්න විදුහල්පතිවරුන්ට අවස්ථාව දෙනවා නම් ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයට භාජන කරලා ළමුන් ගත යුතු ශක්තිමත්, විධිමත්, විනිවිද පෙනෙන ක්‍රමවේදයක් හදන්න ඕනෑ කියා මම නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එහෙම කරන තෙක් අතර මැදි පන්තිවලට ළමයින් ඇතුළත් කරන එක සම්පූර්ණයෙන් නවත්වන්න කියා කිව්වා. එසේ නැත්නම් ඒ සඳහා වෙනත් ක්‍රමයක් හදන්න පුළුවන් නේ. එහෙම නම් එක්කෝ මහ ජන නියෝජිතයන්ට දෙන්න පුළුවන් නේ.

[**தரு அகில விராஜ் காரியவசம் மஹா**]

தரு மன்றத்தினி, அப மூ ஸூம துடயகம் கரன்னே விமலனாவய அகி கரன்னடி. இவதும கிவிலா வாயே பூலிசூலி விஸூல பூலாசுயகம் உனவா; ஸீவா விமர்ஷனய கரனவா. சிபிந திரிடாரிசூந் கமஹர வெலூல மடி. அப மூ தந்நவய பூலவந் தரம பாலனய கரன்னமீ. தரு மன்றத்தினி, இவதுமாயே அவிமாரசுய கரவிம மந மூ காரசுய சிசூலிவந் விமர்ஷனயகம் கரன்னமீ. மூ சமீவந்மடயசேந் அநவஸூ மடிதந் விமகம் கர நிவெந திசா -மயே பசுடிஸூல காரீய மகம்விலயப சவா அநவஸூ மடிதந் விமகம் கர நிவெந திசா.- மூ லடிவா தந் திரிடாரியசூல சவா மம ஓவந் கலூ. மூ மூய அவிவம கியனந ஸீநூ. அபி ஸ்விநி டுடி மகிசி விமகம் ஓமி டுதனேந் தூகூ. கபூர்ந் தை திரிடாரியசூல ஸீ அகாரயம கமபூசூ கரனவா தம இபூந் மகிசிவ சமாவகம் டுதனேந் தூகூ. அபி இபூந் சமீவந்மடயசேந் ஸீகம விடடிவ விநய சிசூல தந்நவா.

தரு விசூல விசூலநயசக மஹா
(மாண்புமிகு விசூல விசூலநயசகம்)
(The Hon. Vidura Wickramanayaka)
மம கரபூ யசூசவாவி தூத இவதுமூ பசூமிவகம் திநலூ லலந்நா. அபராம பரீகசூ டுபூர்தமேன்துலம மூய ஸார டுதனா.

தரு அகில விராஜ் காரியவசம் மஹா
(மாண்புமிகு அகில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)
அவிஸூ தம மம அபராம பரீகசூ டுபூர்தமேன்துலம ஸார டுதனமீ. தரு கபூநயசகமூதனி, ஸீஸம ஸார டுதனவா தம ஸூஸனந திவெநவா. ஸீக ஸீக பூசூந திசா வெஸை அயம விடடிவ விநய பரீகசூ பூவூந்வெநவா. அந்நமம டுதந் பசூலூலம பந் கரன்ன விசூலூலவிரூ தூகூ. இவதுமாயே ஓலூலிம மந மம மூய யூமூ கரன்னமீ.

தரு கபூநயசகமூ
(மாண்புமிகு சபாநயகர் அவர்கள்)
(The Hon. Speaker)
வெஸைம சூதநிசி.

மூலம, பூசூந அக 13- 1604/17-(1), தரு (மஹாபூசூ) அடி ஸாரசிவ மஹா.

தரு (மஹாபூசூ) அடி ஸாரசிவ மஹா
(மாண்புமிகு (பேராசிரியர்) ஆசு மாரசிங்க)
(The Hon. (Prof.) Ashu Marasinghe)
தரு கபூநயசகமூதனி, மூ ஸீ பூசூநய அநவவா.

தரு அசீந் பி. பசூரூ மஹா
(மாண்புமிகு அசீந் பி. பசூரூ)
(The Hon. Ajith P. Perera)
தரு கபூநயசகமூதனி, விசூலிவல ஸூ தூதரூசநயிவ லலககம் தி அமநயசூலூ வெதுவெந் மூ ஸீ பூசூநயம சிசூலூல லலா டீம ஸடிஸூ சநிசக காலயகம் ஓலூலா சிவிவவா.

பூசூநய மது டினகடி ஓடிபிசந் கிரிமம திசூயத கரந லடி.
விஸூஸவ மூலூதூ திசூந்நூ சமர்ப்பிசூககம் கட்டஸையிடப்பட்டுது.
Question ordered to stand down.

தரு கபூநயசகமூ
(மாண்புமிகு சபாநயகர் அவர்கள்)
(The Hon. Speaker)
டுவிந வமய.

1983 சூகிவாடி கைலூல ஸேதுவெந் மூயசூ, தூலூல சிசூ பூ சப தவிதூந் பூ டூலூ சநகாவ: விசூநர 1983 இனக்கலவரத்தில் இறந்த, காயமடைந்த மற்றும் காணாமல்போன தமிழர்கள்: விபரம் TAMIL PEOPLE KILLED, INJURED AND DISPLACED BY 1983 INSURGENCY: DETAILS

1071/16

2. தரு டினேஷ் குஸூவிடந மஹா (தரு லடி பூசூந் மூலிமந்பில மஹா வெதுவெ)
(மாண்புமிகு திசூஸூ குஸூவர்தன - மாண்புமிகு ஆர். எம். பதம் உதயசூந்ந குஸூசேகர சார்பாக)
(The Hon. Dinesh Gunawardena on behalf of the Hon. Udaya Prabhath Gammanpila)
திரிதூ ஸூ சாமய சப டுதகசூ சூவிடந அமநயசூலூதனை அடி பூசூநய - (1):

(அ) 1983 பூலி சப அஸூஸூலூ மூயசூந்நி சிசூ பூ சூகிவாடி கைலூல ஸேதுவெந்,
(i) மூயசூ, தூலூல சிசூ பூ சப தவிதூந் பூ டூலூ பூடிஸூலயந் சூவாவ, இபூந் படிவிவ சிபி டிசூந்நிசூ அதுவ வெந் வெந் வஸூயந் கைபமகடி;

(ii) மூயசூ, தூலூல சிசூ பூ சப தவிதூந் பூ பூல டூலூ பூடிஸூலயந் சூவாவ கைபமகடி;

யந்ந ஸூலூ மம சூலாவ டுதந்நேந்?

(அ) தூ ஸீசூதமீ, ஸீ மந்?

சட்டமூம் ஓமூங்கும் மூறூம் ததூகூ அபிவிருத்தி அஸூசூசூரக ககூட்ட விஸூ:

(அ) 1983 பூலூ மூறூம் ஆகஸ்ட்ட மாதங்கூளில் இடம் பெற்று இனக்கலவரம் காரணமாக,

(i) இறந்த, காயமடைந்த மற்றும் காணாமல்போன தமிழர்களின் எண்ணிக்கை, அவர்கள் வசித்த மாவட்டங்களின்படி தனித்தனியாக யாதூ என்பதையும்;

(ii) இறந்த, காயமடைந்த மற்றும் காணாமல்போன மொத்தத் தமிழர்களின் எண்ணிக்கை யாதூ என்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

(ஆ) இன்றேல், என்?

asked the Minister of Law and Order and Southern Development:
(a) Will he inform this House -

(i) separately, in terms of the residential district, of the number of Tamil individuals, dead, injured and displaced;
(ii) of the total number of dead, injured and displaced Tamil individuals;

owing to the racist insurgencies that took place in July and August of 1983;

(b) If not, why?

ගරු සාගල රත්නායක මහතා (නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා)

(மாண்புமிகு சாகல ரத்நாயக்க - சட்டமும் ஒழுங்கும் மற்றும் தெற்கு அபிவிருத்தி அமைச்சர்)

(The Hon. Sagala Ratnayaka - Minister of Law and Order and Southern Development)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) ශ්‍රී ලංකා පොලීසිය විසින් දිස්ත්‍රික්ක අනුව දත්ත රැස් නොකරන අතර, ශ්‍රී ලංකා පොලීසියට අයත් පොලීස් කොට්ඨාස 42ට අදාළ පොලීස් කොට්ඨාස මට්ටමින් දත්ත රැස් කිරීම සිදු කරයි. එම කොට්ඨාස මට්ටමින් පොලීස්පති විසින් කැඳවා ඇති වාර්තාවලට අනුව පහත තොරතුරු ඉදිරිපත් කරයි.

අනු අංකය	කොට්ඨාසය	1983 ජූලි			1983 අගෝස්තු		
		මිය ගිය	තු වාල	අව තැන්	මිය ගිය	තු වාල	අව තැන්
1	බදුල්ල	2	-	67	-	-	1
2	මාතර	1	-	-	-	-	-
3	මහනුවර	2	-	3	-	-	236
4	කැගේල	2	-	48	-	-	-
එකතුව		7	-	118	-	-	237

* අවතැන් වූවන් වශයෙන් නිවාස/ලැයිම් කාමර/වෙළඳ සැල්වට ගිනි තබා අනර්ථය කිරීම/පහර දීම/කොල්ල කෑම් මේ යටතට ඇතුළත් කර ඇත.

(ii)

1983 ජූලි			1983 අගෝස්තු		
මිය ගිය	තු වාල	අවතැන්	මිය ගිය	තු වාල	අවතැන්
7	-	118	-	-	237

(ආ) පැන නොනගී.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)

(The Hon. Speaker)

මීළඟට, ප්‍රශ්න අංක 3-1117/16 -(1), ගරු චමින්ද විජේසිරි මහතා.

ගරු චමින්ද විජේසිරි මහතා

(மாண்புமிகு சமீந்த விஜேசிரி)

(The Hon. Chaminda Wijesiri)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නය අහනවා.

ගරු ගයන්ත කරුණාතිලක මහතා

(மாண்புமிகு கயந்த கருணாநிலக்க)

(The Hon. Gayantha Karunatileka)

සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

வினாவை மற்றொரு தினத்திற்கு சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)

(The Hon. Speaker)

මීළඟට, ප්‍රශ්න අංක 6-1298/16 -(1), ගරු ඩලස් අලහප්පෙරුම මහතා.

ගරු බන්දුල ගුණවර්ධන මහතා

(மாண்புமிகு பந்துல குணவர்தன)

(The Hon. Bandula Gunawardane)

ගරු කථානායකතුමනි, ගරු ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් මා එම ප්‍රශ්නය අහනවා.

ගරු අකිල වීරාජ් කාරියවසම් මහතා

(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)

(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර ලබා දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

வினாவை மற்றொரு தினத்திற்கு சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)

(The Hon. Speaker)

මීළඟට, ප්‍රශ්න අංක 12-1601/17 -(1), ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා.

ගරු අශෝක ප්‍රියන්ත මහතා

(மாண்புமிகு அசோக்க பிரியந்த)

(The Hon. Ashoka Priyantha)

ගරු කථානායකතුමනි, ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා වෙනුවෙන් මා එම ප්‍රශ්නය අහනවා.

ගරු අජිත් පී. පෙරේරා මහතා

(மாண்புமிகு அஜித் பீ. பெரேரா)

(The Hon. Ajith P. Perera)

ගරු කථානායකතුමනි, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දීම සඳහා සතියක කාලයක් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

வினாவை மற்றொரு தினத்திற்கு சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரையின்

புலேபெட்டி

புலேபெட்டி - பலாங்கொட பிரதான வீதி :

புலேபெட்டி

PALLEBEDDA - BALANGODA MAIN ROAD: DEVELOPMENT

1610/1

14. **புலேபெட்டி பூமிக்கான உரை (புலேபெட்டி பூமிக்கான உரை)**

(மாண்புமிகு அமைச்சர் பிரதான - மாண்புமிகு உறுப்பினர் விதானகே சார்பாக)

(The Hon. Ashoka Priyantha on behalf of the Hon. Heshan Withanage)

புலேபெட்டி பூமிக்கான உரை அல்லது பூமிக்கான உரை

(அ) (i) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(ii) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

புலேபெட்டி

(ஆ) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(இ) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(அ) (i) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(ii) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(ஆ) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(இ) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

asked the Minister of Higher Education and Highways:

(a) Is he aware that -

(i) the main road from Palledbedda to Balangoda in the Rakwana Electorate is daily used by a large number of people; and

(ii) no renovation has been carried out on the aforesaid road for many years?

(b) Will he inform this House of the period of time that will be taken to make arrangements to develop the aforesaid road?

(c) If not, why?

புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை

(மாண்புமிகு லக்ஷ்மன் கிரீலா)

(The Hon. Lakshman Kiriella)

Sir, I table* the Answer for Question No. 14.

* பதிலளிப்பது பற்றி

* சபாநிதியின் பதிலளிப்பது பற்றி

* Answer tabled:

(a) (i) May be.

(ii) Now this road is in the condition of mettle and tarred and proper maintenance works are being done by the Road Development Authority.

(b) Presently, this road is in a good condition. According to the increase in the number of vehicles use this road and development requirements of the area, it will be considered to include this road into the projects to be implemented in future.

(c) Not relevant.

புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை : பதிலளிப்பது

புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை : பதிலளிப்பது

புலேபெட்டி

GOLD, SILVER AND IRON CRAFTSMEN: DETAILS

891/16

15. **புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை**

(மாண்புமிகு புத்திக பதிராண)

(The Hon. Buddhika Pathirana)

புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(அ) (i) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(ii) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(iii) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(iv) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(v) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(ஆ) (i) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(ii) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(iii) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(iv) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(இ) (i) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(ii) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(iii) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(iv) புலேபெட்டி - பலாங்கொட பூமிக்கான உரை பூமிக்கான உரை

(v) 2015 හා 2016 වර්ෂයන්හිදී මෙම භාණ්ඩ අපනයනයෙන් ලැබූ ආදායම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

කைத்தொழில் மற்றும் වාணிජ අලுவලක්කු අமைச்சரைக் கேட்ட විනා:

- (අ) (i) තங்கම්, වෙள்ளි மற்றும் இரும்பு சார்ந்த பொருட்களை உற்பத்தி செய்யும் கைத்தொழிலாளர்கள் பாரம்பரியமாக, வசிக்கும் பிரதேசங்கள் பற்றிய ஆய்வொன்று மேற் கொள்ளப்பட்டுள்ளதா என்பதையும்;
- (ii) ஆமெனின், மேற்படி கிராம அலுவலர் பிரிவுகளின் எண்ணிக்கை எவ்வளவென்பதையும்;
- (iii) மேற்படி கிராம அலுவலர் பிரிவுகளில், வசிக்கும் மேற்படி கைத்தொழிலில் பாரம்பரியமாக ஈடுபடும் குடும்பங்களின் எண்ணிக்கை எவ்வளவென்பதையும்;
- (iv) மேற்படி கைத்தொழிலாளர்கள் எதிர்நோக்குகின்ற பிரதானமான பிரச்சினைகள் பற்றி ஆய்வொன்று மேற்கொள்ளப்பட்டுள்ளதா என்பதையும்;
- (v) ஆமெனின், அப்பிரச்சினைகள் யாவை என்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

- (ஆ) (i) மேற்படி கைத்தொழிலாளர்களுக்குத் தேவையான புதிய தொழில்நுட்பம் மற்றும் பயிற்சிகளை பெற்றுக்கொடுப்பதற்கு நடவடிக்கை மேற்கொள்ளப்பட்டுள்ளதா என்பதையும்;
- (ii) ஆமெனின், எவ்வாறு என்பதையும்;
- (iii) உற்பத்திகளை சந்தைப்படுத்துவதற்குத் தேவையான சந்தை வாய்ப்பை ஏற்படுத்தி கொடுப்பதற்கு அரசாங்கம் தலையிட்டுள்ளதா என்பதையும்;
- (iv) ஆமெனின், எவ்வாறு என்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

- (இ) (i) மேற்படி கைத்தொழிலாளர்களுக்கு வெளிநாட்டு தொழில்வாய்ப்பை பெற்றுக் கொடுப்பதற்கான வேலைத்திட்டமொன்று காணப்படுகின்றதா என்பதையும்;
- (ii) இன்றேல் வேலைத்திட்டமொன்று தயாரிக்கப்படுமா என்பதையும்;
- (iii) மேற்படி உற்பத்திகள் ஏற்றுமதி செய்யப்படுகின்றவா என்பதையும்;
- (iv) ஆமெனின், அந்நாடுகள் யாவை என்பதையும்;
- (v) 2015 மற்றும் 2016ஆம் ஆண்டுகளில் இப்பொருட்கள் ஏற்றுமதியின் மூலம் கிடைக்கப்பெற்ற வருமானம் எவ்வளவென்பதையும்;

அவர் குறிப்பிடுவாரா?

(ஈ) இன்றேல், ஏன்?

asked the Minister of Industry and Commerce:

(a) Will he inform this House -

- (i) whether a survey has been carried out regarding the areas which are traditionally occupied by craftsmen who engage in gold, silver and iron craft;
- (ii) if so, the number of such Grama Niladhari Divisions;
- (iii) the number of families which traditionally engage in aforementioned industry in the aforesaid Grama Niladhari Divisions;
- (iv) whether a study has been carried out regarding the main issues faced by those craftsmen; and
- (v) if so, the issues faced by those craftsmen?

(b) Will he also inform this House -

- (i) whether action has been taken to provide those craftsmen with new technologies and training they require;
- (ii) if so, the manner in which it has been done;
- (iii) whether the Government has intervened to find them the market to sell their products; and
- (iv) if so, the manner in which it has been done?

(c) Will he state -

- (i) whether there is a programme to provide foreign employment opportunities to these craftsmen;
- (ii) if not, whether such a programme will be formulated;
- (iii) whether aforesaid products are exported;
- (iv) if so, the names of the countries to which the products are exported; and
- (v) the income earned in the years 2015 and 2016 through exporting these products?

(d) If not, why?

ගරු රිසාඩ් බද්දිත් මහතා

(மாண்புமிகு றிஸாட் பதியுதீன்)

(The Hon. Risad Badhiutheen)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

- (අ) (i) ජාතික ශිල්ප සභාව විසින් ඉදිරියේදී සාම්ප්‍රදායිකව රන්, රිදී හා යකඩ නිෂ්පාදන කර්මාන්තයේ නියුතු වූවන් හඳුනා ගැනීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරයි. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් යකඩ හා ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ගම්මාන හඳුනා ගැනීමක් සිදු කර ඇත.
- (ii) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් යකඩ සහ ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ගම්මාන 77ක් හඳුනා ගෙන ඇත. (එය ඇමුණුමේ දක්වා ඇත. ඇමුණුම** බලන්න.)

[ගරු රිසාඩ් බදියුදීන් මහතා]

(iii) ජාතික ශිල්ප සභාවේ පමණක් ලියා පදිංචි කර්මාන්තකරුවන් (ශිල්පීන් - විශේෂයෙන්ම රිදී කර්මාන්තය) සංඛ්‍යාව 1,339කි. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කම්මල් සහ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ නියුතු කර්මාන්තකරුවන් සංඛ්‍යාව 1,833ක් පමණ වේ.

(iv) ඔව්.

(v) මෙම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විධිමත් සමීක්ෂණයකින් හඳුනා නොගත්තද, ආයතන විසින් හඳුනා ගෙන ඇති ප්‍රධාන ගැටලු පහත දැක්වේ.

- * අමුද්‍රව්‍යවල මිල අධික වීම.
- * රන්, රිදී හා ලෝහ ආශ්‍රිත ජාතික නිෂ්පාදන භාණ්ඩ විදේශීය රටවලින් අඩු මිලට ආනයනය කිරීම.
- * ව්‍යාජ නිෂ්පාදකයින් විසින් ප්‍රමිතියෙන් අඩු අමුද්‍රව්‍ය යොදා භාණ්ඩ නිෂ්පාදනය කිරීම හේතුවෙන් තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා සාධාරණ මිලක් ලබා ගත නොහැකි වීම.
- * භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී පැරණි තාක්ෂණික ක්‍රම යොදා ගැනීම.
- * පුහුණු ශ්‍රමිකයන් හිඟවීම.

(ආ) (i) ඔව්.

(ii) මාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය ඉහත කර්මාන්තකරුවන්ට නව තාක්ෂණය සහ පුහුණුවීම් ලබා දීමට කටයුතු කර ඇත.

එසේම, සෑම වසරකම ජාතික ශිල්ප සභාව මගින් අදාළ ක්ෂේත්‍රයේ නියැලෙන ශිල්පීන්ගේ ඉල්ලීම් පදනම් කර ගෙන මූලික තාක්ෂණ පුහුණු, අන්තර් මාධ්‍ය පුහුණු හා උසස් තාක්ෂණික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, ඒ සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ද සහාය ඇතිව නව නිර්මාණ හඳුන්වා දීමට කටයුතු කර ඇත.

(iii) ඔව්.

(iv) ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල), ජාතික ශිල්ප සභාව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි සැල් හා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හරහා මෙම කර්මාන්තකරුවන්ට නිර්මාණ අලෙවි කිරීමට පහසුකම් සලසා ඇති අතර, දේශීය හා විදේශීය වශයෙන් පවත්වනු ලබන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා ලක්සල සහ ජාතික ශිල්ප සභාව විසින් කර්මාන්තකරුවන් යොමු කිරීමට කටයුතු කර ඇත.

(ඇ) (i) නැත.

ශ්‍රී ලංකාවේ මෙම අංශයේ කර්මාන්ත සඳහා ශ්‍රම හිඟයක් පවතී.

(ii) අප අමාත්‍යාංශය යටතේ නොමැත.

(iii) ඔව්.

(iv) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවලට අනුව එක්සත් ජනපදය, සිංගප්පූරුව, එම්රේට්ස්, ජර්මනිය, ජපානය, ඕස්ට්‍රේලියාව, හොංකොං, එක්සත් රාජධානිය ආදී රටවලට ප්‍රධාන වශයෙන් අපනයනය කරයි.

(v) 2015 වර්ෂය - ඇමෙරිකානු ඩොලර් මිලියන 19.2

2016 වර්ෂය - ඇමෙරිකානු ඩොලර් මිලියන 18.4

(ශ්‍රී ලංකා අපනයන මණ්ඩල වාර්තාවලට අනුව)

(ඈ) පැන නොනගී.

* * පුස්තකාලයේ තබා ඇත.
 * * நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
 * * Placed in the Library.

ගරු කථනායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 මිලහට, ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න. ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා.

පෞද්ගලිකව දැනුම් දීමෙන් ඇසූ ප්‍රශ්නය
தனி அறிவித்தல் மூல வினா
QUESTION BY PRIVATE NOTICE

බීජ නිෂ්පාදන අයිතිය පවරා දීම
விதைநெல் உற்பத்தி உரிமையை மாற்றுவதல்
TRANSFER OF SEED PRODUCTION RIGHTS

ගරු අනුර දිසානායක මහතා
 (மாண்புமிகு அநුர திஸாநாயக்க) (The Hon. Anura Dissanayake)
 ගරු කථනායකතුමනි, මෙම ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

දේශීය කෘෂි කාර්මික බීජ නිෂ්පාදනය විදේශීය සමාගමකට පවරා දී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් ගොවි ජනතාවට බලපාන්නා වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.

ශ්‍රී ලංකාවේ බිත්තර වී නිෂ්පාදනයෙන් සියයට 80ක් ගොවීන් විසින් නිෂ්පාදනය කර ගන්නා අතර, ඉතිරි සියයට 20 නිෂ්පාදනය කරනු ලබන්නේ දේශීය සමාගම් විසිනුයි. අවශ්‍ය ඵලවලු බීජවලින් සියයට 40ක් ගොවීන් නිෂ්පාදනය කරන අතර, ඉතිරි සියයට 60ක බීජ දේශීය ඵලවලු බීජ නිෂ්පාදකයන් දසදහසක් විසින් නිෂ්පාදනය කරනු ලබනවා. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ බිත්තර වී නිෂ්පාදනය සහ ඵලවලු බීජ නිෂ්පාදනය ප්‍රමාණවත් අයුරින් සිදුවන බව පැහැදිලි කරුණක්.

තත්ත්වය මෙසේ තිබියදී වත්මන් ආණ්ඩුව බොහෝ ක්ෂේත්‍ර විදේශීය සමාගම්වලට විකුණා දැමීමට පිලිගැනීම සකස් කරන්නා සේම රටේ ජාතික සම්පතක් වූ බීජ නිෂ්පාදනයද විදේශීය සමාගමකට විකුණා දැමීමේ සැලැස්මක නිරතවෙමින් සිටින බවට ගොවි ජනතාව චෝදනා කරනවා.

ඒ අනුව බංග්ලාදේශයේ බංකොලොත් බීජ නිෂ්පාදන සමාගමක් වූ 'ලාල් ටියර්' නමැති සමාගමට ශ්‍රී ලංකාවේ බීජ නිෂ්පාදන අයිතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව අනාවරණය වෙනවා. එසේම මෙම බංගලාදේශ සමාගමට දේශීය බීජ නිෂ්පාදන අයිතිය පමණක් නොව බීජ ආනයනය කිරීමේ අයිතිය ලබා දීමටත් ආණ්ඩුව සැලසුම් සකස් කර ඇති බව අනාවරණය වෙනවා.

මෙසේ බීජ නිෂ්පාදනයට අමතරව බීජ ආනයනය සඳහා මෙම විදේශීය සමාගමට අවසර දීම තුළින් දේශීය බීජ නිෂ්පාදනය මුළුමනින්ම බිඳ වැටීමට අවදානමක් මෙයින් ඇති වනවා. ඒ නිසා මෙම කරුණ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයන් සහ විශේෂඥයන් සමඟ කිසිදු සංවාදයක් නොකොට, දේශීය බීජ නිෂ්පාදකයන් හෝ බීජ නිෂ්පාදකයන්ගේ සංගම් සමඟ කිසිදු සාකච්ඡාවක් නොමැතිව බංගලාදේශයේ 'ලාල් ටියර්' නමැති පෞද්ගලික සමාගමට ශ්‍රී ලංකාවේ දේශීය බීජ නිෂ්පාදනයේ අයිතිය ලබා දීමට ආණ්ඩුව විසින් සිදුකරන මැදිහත් වීම බරපතළ ලෙස සැක මතු කරන කාරණාවක් වනවා.

මෙහිදී සැලකිල්ලට ගත යුතු බරපතළ කාරණය වන්නේ බීජ ජාන සම්පත් විදේශීය සමාගම්වලට කොල්ලකෑමට ඉඩ සැලැස්වීම මේ තුළින් සිදුවීමයි. ඒ කියන්නේ අපේ රටටම ආවේණික වූ ජාන සම්පත් තිබෙනවා. මෙම ජාන සම්පත් කොල්ලකෑම, රැහෙන යාම පවා මෙම සමාගම් හරහා සිදු විය හැකියි ගරු කථානායකතුමනි.

දැනට මේ සම්බන්ධයෙන් කෙටුම්පත් කර ඇතැයි කියනු ලබන ගිවිසුම අනුව, -ගරු කථානායකතුමනි, ඒ ගිවිසුම මා සතුව තිබෙනවා. මේක තමයි දැන් කෙටුම්පත් කළා කියන ගිවිසුම.- මෙම සමාගමට දේශීය බීජවල පේටන්ට් බලය පවා ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා. ඒ කියන්නේ අපේ රටේ බීජයක් නිෂ්පාදනය කරනවා නම් එහි පේටන්ට් අයිතිය පවා මේ සමාගමට ලැබෙනවා. මේක ලංකාවේ සමාගමක් නොවෙයි, බංගලාදේශ සමාගමක්. අපේ රටේ බීජ නිෂ්පාදනයේ පේටන්ට් අයිතිය විදේශීය සමාගමකට ලබාදීම සඳහා දරන මේ ප්‍රයත්නය සම්පූර්ණයෙන් වැරදියි.

මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව බීජවල ජානමය අයිතිය ආරක්ෂා කර ගැනීමේ වගකීමෙන් බැහැරව ඇති බව පෙනී යනවා. ආණ්ඩුවට වගකීමක් තිබෙනවා, අපේ රටේ තිබෙන ශාකවල ජානමය වගකීම ආරක්ෂා කර දීමට. ඒක තමුන්නාන්සේලාගේ වගකීම. හැබැයි තමුන්නාන්සේලා ඒ වගකීම අත්හරිනවා. අපේ ජාන විදේශීය කොම්පැනිවලට ගෙන යාමට අවශ්‍ය වන ඉඩකඩ මෙම ගිවිසුමෙන් නිර්මාණය කරනවා.

යාන්ත්‍රික අංශයක්, පර්යේෂණ අංශයක්, ගොවිපොළ අංශයක් සහිත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු අක්කර 1,000කට ආසන්න ජාතික සම්පතක් වූ මහඉලුප්පල්ලම බීජ ගොවිපොළ සතු සම්පත් පෞද්ගලික විදේශීය සමාගමකට පවරාදීමේ ක්‍රියාමාර්ගය අතිශය භයානක පියවරක් වනවා.

ගරු කථානායකතුමනි, මහඉලුප්පල්ලම ගොවිපොළ තමයි එම්අයි-1, එම්අයි-2 වැනි ඉතා වටිනා බීජ ප්‍රභේද අපේ රටට හඳුන්වා දුන්නේ. එතැන පර්යේෂණ ආයතන තිබෙනවා, ගොවිපොළ තිබෙනවා. නමුත් තමුන්නාන්සේලා කරන්න හදන්නේ මොකක්ද? මෙම ගොවිපොළෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් මෙම සමාගමට ලබා දෙන්නට සැලසුම් කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙම ගිවිසුම අනුව අවුරුදු 150ක කාලයකට, -මා මේකේ 50 කියලා සඳහන් කළාට ඇත්තම ගිවිසුමේ තිබෙන්නේ අවුරුදු 150ක කාලයකට කියලා.- මේ ගොවිපොළ ලබා දීමට තමුන්නාන්සේලා කටයුතු කරනවා.

මේ තත්ත්වය තුළ පැන නඟින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

1. බංග්ලාදේශ බීජ නිෂ්පාදන සමාගමක් වන 'ලාල් ටියර්' නමැති ආයතනයට දේශීය බිත්තර වී නිෂ්පාදනය සඳහා අවස්ථාව ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා දී තිබේද? ඒ කවර කොන්දේසි යටතේද?
2. කෙටුම්පත් කරනු ලැබ ඇති ගිවිසුම සභාගත කරනු ලබන්නේද? දැනට එකඟතාවකට ඇවිත් තිබෙන ගිවිසුම සභාගත කරන්නේද?
3. දැනට දේශීය බීජ නිෂ්පාදනයේ අතිරික්තයක් තිබියදී මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතු වූ කරුණු කවරේද?
4. අදාළ බංග්ලාදේශ සමාගමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මහඉලුප්පල්ලම බීජ ගොවිපොළෙන් අක්කර 300ක් වසර 50ක කාලයක් සඳහා, -වසර 50ක් කියා සඳහන් කළාට ගිවිසුම බැලුවාම

පෙනෙනවා, වසර 50ක් නොවෙයි වසර 150ක කාලයක් සඳහා බව.- ලබා දීමට සැලසුම් කර තිබේද?

5. එවැනි දීර්ඝ කාලයක් සඳහා රජය සතු වටිනා කෘෂි කාර්මික පර්යේෂණ භූමියක් විදේශීය සමාගමකට පවරාදීමේ පදනම කුමක්ද?

මම මේ ප්‍රශ්නවලට පිළිතුරු ගරු කෘෂිකර්ම ඇමතිතුමාගෙන් දැන ගන්නට කැමැතියි ගරු කථානායකතුමනි.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

We will answer in the next Sitting day.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அனூர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු කථානායකතුමනි, දැන් කෘෂිකර්ම ඇමතිවරයෙක් පත් කරලා තිබෙනවා. ඒ ඇමතිවරයා සඳහා මසකට රුපියල් මිලියන 24ක් වැය වන කාර්යාලයක් මිලදී අරගෙන තිබෙනවා. නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. හැබැයි, මෙය මේ රටට බලපාන - තමුන්නාන්සේලාගේ දේපළක ඔප්පුවක් ලියනවා නම් අපට ප්‍රශ්නයක් නැහැ-මහඉලුප්පල්ලම ගොවිපළේ අක්කර 300කට ආසන්න ප්‍රමාණයක් බංග්ලාදේශ සමාගමකට ලබා දීම පිළිබඳව ප්‍රශ්නයක් අහලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරන්න යනවා.

ගරු කථානායකතුමනි, ඇමතිතුමා ඇවිල්ලා උත්තර දෙන්නේ ගිවිසුම අත්සන් කළාට පසුවද කියා මම දැනගන්න කැමතියි. එහෙම නැත්නම් මේ පිළිතුර ලබා දීමට පෙර ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා කියන්න ඕනෑ. එහෙම නැතිව පිළිතුර ලබා දීම පසුවට අරගෙන ඒ ගිවිසුම අත්සන් කළොත් මොකද කරන්නේ?

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

මම එතුමාට ඔබතුමාගේ අදහස දන්වන්නම්.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

හොඳයි.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அனூர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

මගේ අදහස නොවෙයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස මොකක්ද? [බාධා කිරීමක්] ඒ ගැන අදහසක් නැහැ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එහෙම නම් සභානායකතුමා ඇමතිතුමා සමඟ සාකච්ඡා කරලා, ඒ කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරන්න. එහෙම හොඳයි නේ.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

මම ඒ කාරණය සම්බන්ධයෙන් ඇමතිතුමාට දන්වන්නම්. [බාධා කිරීම]

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநුர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
අද මේ ප්‍රශ්නයට උත්තර ලබා දෙන්න ඕනෑ.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
(மாண்புமிகு (திருமதி) ஸ்ரீயாணி விஜேவிக் கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)
අද මේ ප්‍රශ්නයට උත්තර ලබා දෙන්න ඕනෑ. [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
ගරු කථානායකතුමනි, මහලුප්පල්ලම ගොවිපළේ බීජ පර්යේෂණ ආයතනය බිඳ වට්ටලා, බංග්ලාදේශ සමාගමකට දෙන්න තමුන්නාන්සේලා සැලසුම් කරලා තිබෙනවා. හැබැයි, තමුන්නාන්සේලාගෙන් මම ප්‍රශ්නය අහලා තිබියදී උත්තර ලබා නොදී ඒ ගිවිසුම අත්සන් කළොත්, -

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සභානායකතුමා.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
අපි ඒ සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නම්. [බාධා කිරීම]
අපි විවාදයක් ලබා දෙන්නම්. [බාධා කිරීම] මේ සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නම්. එවිවරයි මට කියන්න පුළුවන්.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඇමතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
අපි ඒ සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නම්.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
ගිවිසුම අත්සන් කළාට පසුවද?

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
Hon. Leader of the House, you can convey that to the Hon. Minister of Agriculture.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්න අපි ඕනෑම වේලාවක සූදානම්.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
ගිවිසුම අත්සන් කිරීමට පෙරද, පසුවද?

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
ඒ සම්බන්ධයෙන් මම සාකච්ඡා කරලා කියන්නම්. ඔබතුමා ඒ ගැන දන්නවානේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
දැන් පිළිතුරු ලබා දෙන්න බැහැ. එතුමා දැන් ඇමතිතුමා එක්ක ඒ සම්බන්ධයෙන් කථා කරයි. [බාධා කිරීමක්]

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
අද අපි වරාය ගැනත් සාකච්ඡා කරන්න විවාදයක් ලබා දෙනවා. අපි බය නැහැ, විවාදවලට.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මේ කාරණය සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාව දැනුවත් කරන්න. [බාධා කිරීම] ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා. [බාධා කිරීම]

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
ගරු කථානායකතුමනි, "විවාදයක් ලබා දෙනවා" කියා සභානායකතුමා කියනවා. හැබැයි, මෙතුමා එකඟතාවකට එන්න ඕනෑ, "අපි ඒ විවාදය ලබා දෙන්නේ ගිවිසුම අත්සන් කිරීමට පෙර" කියලා. නමුත් "ඒ සම්බන්ධයෙන් පසුව කියන්නම්" කියලා එතුමා කියනවා. එහෙම පසුව කරන විවාදවලින් වැඩක් නැහැ. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කළ යුතුයි. මේ රටේ බීජ සම්පතත්, අපේ රටේ බීජවල ජානමය අයිතියත් පැවරීම සඳහා තමයි තමුන්නාන්සේලා කටයුතු කරන්නේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සභානායකතුමාට පුළුවන් නම් ඇමතිතුමාට කථා කරලා මේ කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරන්න.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
අපට භංගන්න දෙයක් නැහැ. හැම දාම මේ වාගේ දේවල් මතු කරනවා. අපට භංගන්න දෙයක් නැහැ. අපි ඒ සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙනවා. [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සභානායකතුමා.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

ඒ කාලයේ Port City එක හැදුවා. Port City එක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වචනයක්වත් කිව්වේ නැහැ. අද අපි හම්බන්තොට වරාය ගැන විවාද කරන්න අවස්ථාව ලබා දෙනවා. විවාදයක් ඉල්ලන්නේ නැතිවයි අපි ඒ අවස්ථාව ලබා දෙන්නේ.

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ரமேஷ் பதிரண)
(The Hon. (Dr.) Ramesh Pathirana)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මැතිතුමා.

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ரமேஷ் பதிரண)
(The Hon. (Dr.) Ramesh Pathirana)

ගරු කථානායකතුමා, මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ තමයි පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ සිසුන් වසරක් අධ්‍යාපනය ලබන්නේ. මේ ආයතනය බංග්ලාදේශ සමාගමකට දීම ඇත්තටම ජාතික අපරාධයක්. මේ ගැන විවාද කරලා වැඩක් නැහැ. ඒක නිසා අපි ආණ්ඩුවෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, කරුණාකර මේ වාගේ තීන්දු තීරණ ගන්න එපා කියලා. මේක ජාතික ව්‍යසනයක්. විවාද කරලා බංග්ලාදේශ සමාගමට දීලා වැඩක් නැහැ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඇමතිතුමාව දැනුවත් කරන්න. ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා, මමත් කථා කරලා කියන්න උත්සාහ කරන්නම.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநුர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
කථා කරලා කියන්න. [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා. පාර්ලිමේන්තුවේ සභානායකතුමා.

පාර්ලිමේන්තුවේ රැස්වීම්
பாராளுமன்ற அமர்வு
SITTINGS OF THE PARLIAMENT

I

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
Hon. Speaker, I move,

“That notwithstanding the provisions of Standing Order No. 7 of the Parliament and the motion agreed to by Parliament on 08.03.2016, the hours of sittings of Parliament on this day shall be

10.30 a.m. to 6.30 p.m. At 11.30 a.m. Standing Order No. 7(5) of the Parliament shall operate. At 6.30 p.m. Mr. Speaker shall adjourn the Parliament without question put.”

ප්‍රශ්නය විමසන ලදීන්, සහා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

II

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
Sir, I move,

“That notwithstanding the provisions of Standing Order No. 7 of the Parliament, and the motion agreed to by Parliament on 08.03.2016, the Parliament shall sit on August 04th Friday, 2017 and the hours of sitting this day shall be 10.30 a.m. to 12.30 p.m. At 12.30 p.m. Mr. Speaker shall adjourn the Parliament without question put.”

ප්‍රශ්නය විමසන ලදීන්, සහා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

III

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
Sir, I move,

“That this Parliament at its rising this day do adjourn until 10.30 a.m. on Friday 04th August, 2017.”

ප්‍රශ්නය විමසන ලදීන්, සහා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
(மாண்புமிகு (திருமதி) ஸ்ரீயாணி விஜேவிக்கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)
ගරු කථානායකතුමා, රීති ප්‍රශ්නයක් තිබෙනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මොකක්ද රීති ප්‍රශ්නය, ගරු මන්ත්‍රීතුමයනි?

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
(மாண்புமிகு (திருமதி) ஸ்ரீயாணி விஜேவிக்கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් අම්පාර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් පසු ගිය 7වැනි දා පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් ඇහුවා. නමුත් මේ දක්වා ඒ අහසු ප්‍රශ්නයට උත්තර ලැබුණේ නැහැ, ගරු කථානායකතුමා. [බාධා කිරීම] ඇයි මේ? [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සභානායකතුමා.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
ගරු කථානායකතුමා, -[බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු සභානායකතුමාට අවස්ථාව දුන්නා. ඊට පස්සේ මම අනෙක් මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන්නම්.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

ගරු කථානායකතුමා, පෙරේදා එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න සූදානම්වූයේ සිටියේ. පෙරේදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න ඇති කරලා පාර්ලිමේන්තුව කල් තියන්න සිද්ධ වුණා. [බාධා කිරීමක්]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමා, කාන්තාවක් කපා කරන කොට හැසිරෙන්නේ කොහොමද කියලා පළමුව මන්ත්‍රීවරුන් දැන ගන්න ඕනෑ. [බාධා කිරීම] පළමුවැනි කාරණය එයයි. [බාධා කිරීම] මම ඒක වග කීමෙන් කියනවා. [බාධා කිරීම] මම ඒක වග කීමෙනුයි කියන්නේ. අපට දේශපාලන වශයෙන් විවිධ මත හේද තිබෙන්න පුළුවන්. ගරු කථානායකතුමා, අපි හැසිරෙන්නේ මෙහෙම නම්, ඔබතුමා ගෙනෙන්න යන ආචාර ධර්මවලින් වැඩක් නැහැ. මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කළාම -

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මට මතකයි.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

කිහිප වතාවක් සභානායකතුමා කිව්වා, පිළිතුරු දෙනවා කියලා. හැම දාම කියනවා, "හෙට, හෙට, හෙට, හෙට" කියලා. කවදාද, "හෙට" කියලා කියන්නේ?

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට එදා පිළිතුරු දෙන්න බැරි වුණේ, එදා කලබලය නිසාය කියලා සභානායකතුමා කියනවා. [බාධා කිරීම]

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அனூர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

කවදාද උත්තරය දෙන්න පුළුවන්?

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

කවදාද උත්තර දෙන්න පුළුවන් වන්නේ? [බාධා කිරීම]

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

Sit down! Let me answer. - [Interruption.] Sir, we were ready to answer that Question the day before yesterday. The Hon. Faiszer Musthapha was here to answer that. They are the people who created problems in Parliament on that day. -[Interruption.]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

පිළිතුර කවදාද දෙන්න පුළුවන්?

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

Today, the Hon. Faiszer Musthapha is out of the country.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

You can answer that on the first day of the next Sitting Week.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

අනික් කාරණය මේකයි. මේ අම්පාරේ තිබෙන bus stand එකක් ගැන අහන්නේ, ගරු කථානායකතුමා. ලජ්ජයි. [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

අප ඊළඟ පාර්ලිමේන්තු රැස්වීම් සතියේ පළමුවැනි දවසේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කටයුතු කරන්නම්, ගරු මන්ත්‍රීතුමා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

කවදාද කියන්න, ගරු කථානායකතුමා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඊළඟ පාර්ලිමේන්තු රැස්වීම් සතියේ පළමුවැනි දවසේ.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

මේ ප්‍රශ්නය ඉදිරිපත් වෙන්න ඕනෑ සම්බන්ධීකරණ කමිටුවටයි.

ගරු චන්දිම ගමගේ මහතා
(மாண்புமிகு சந்திம கமகே)
(The Hon. Chandima Gamage)

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්න කියන්න.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඒ ගැන පිළිතුරක් දෙනු පුළුවන් නේ, ගරු සභානායකතුමනි.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනු නිව්යේ පෙරේදා. පෙරේදා මෙතුමන්ලා ප්‍රශ්න ඇති කළ නිසා නේ, පාර්ලිමේන්තුව කල් තැබුවේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඒ පිළිතුර ලබාදීමට දෙනු පුළුවන් නේ. එය ලබා දෙනු, ගරු සභානායකතුමනි.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
හොඳයි, මම ගරු ඇමතිතුමාට දන්වන්නම.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
පිළිතුර ලබාදෙයි, ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමනි. මමත් එයට වග කියනවා. ලබන පාර්ලිමේන්තු වාරයේ පිළිතුර ලබාදීමට අප කටයුතු කරන්නම.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
කීවැනි දිනයේද, ගරු කථානායකතුමනි?

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඒක මට කියන්න බැහැ, ගරු මන්ත්‍රීතුමනි. සභානායකතුමා තමයි දන්වන්න ඕනෑ.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
ඊළඟ පාර්ලිමේන්තු සතිය ඇතුළත; during the next Sitting Week.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
අපි ඒ විධියට කටයුතු කරමු, ගරු සභානායකතුමනි.

යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දිනට නියමිත කටයුතු.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව. විවාදය කල් තබන ලද ප්‍රශ්නය.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත : යෝජනාව
அத்தியாவசிய பொதுச் சேவைகள் சட்டம்:
தீர்மானம்
ESSENTIAL PUBLIC SERVICES ACT : RESOLUTION

කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී

ඊට අදාළ ප්‍රශ්නය [2017 ජූලි 27]

ඉන්ද්‍රිකාවස්ථව වඩාත්ම මිනිස් ක්‍රියාකාරීත්වය සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් කෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩ බැම, ගබඩා කිරීම, භාරදීම හෝ ඉවත් කිරීමට අදාළව සිදු කළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන්, වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම යන සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් ඉහත කී වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බවට ජනාධිපතිවරයා විසින් 2017 ජූලි 25 දිනැති අංක 2029/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයක් මගින් 2017 ජූලි 25 දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශනය අනුමත කළ යුතු යැයි, මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. "(2017 ජූලි 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)"

සම්පත්තවූ විභාග - [2017 ජූලි 27]

Order read for resuming Adjourned Debate on Question - [27th July, 2017]

"1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදා හැරීම සහ රේගු ආඥා පනතේ අරමුණු සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් කෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩ බැම, ගබඩා කිරීම, භාරදීම හෝ ඉවත් කිරීමට අදාළව සිදු කළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන්, වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම යන සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් ඉහත කී වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බවට ජනාධිපතිවරයා විසින් 2017 ජූලි 25 දිනැති අංක 2029/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයක් මගින් 2017 ජූලි 25 දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශනය අනුමත කළ යුතු යැයි, මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. "(2017 ජූලි 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)"

[ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා]

"1979-ஆம் ஆண்டின் 61ஆம் இலக்க அத்தியாவசிய பொதுச் சேவைகள் சட்டத்தின் பிரிவு 2 இன் கீழ் பெற்றோலிய உற்பத்திகள் மற்றும் திரவ எரிவாயு உட்பட அனைத்து வகையான எரிபொருள் வழங்கல் மற்றும் விநியோகம் மற்றும் சுங்க கட்டளைச்சட்டத்தின் நோக்கங்களுக்காக துறைமுகம் என வரைவிலக்கணப்படுத்தப்பட்டுள்ள எந்தவொரு துறைமுகத்திலும் கப்பலில் இருந்து எண்ணெய் அல்லது எரிபொருளை அகற்றுதல், கொண்டுசெல்லல், இறக்குதல், களஞ்சியப்படுத்தல், ஒப்படைத்தல் அல்லது அகற்றுவதுடன் தொடர்பாக மேற் கொள்ள வேண்டிய அல்லது அத்தியாவசியமான அனைத்து சேவைகள், வேலைகள் அல்லது எந்த வகையிலுமான ஊழியத் தைப் பயன்படுத்தல் போன்ற சேவைகளை வழங்கும் நடவடிக்கைகளில் ஈடுபட்டுள்ள எந்தவொரு அரசு கூட்டுத் தாபனத்தினூடாக அல்லது அரசு திணைக்களத்தினூடாக அல்லது உள்ளூராட்சி நிறுவனத்தினூடாக அல்லது கூட்டுறவுச் சங்கத்தினூடாக அல்லது அவற்றின் கிளையினூடாக வழங்கப்படும் சேவைகள் பொது மக்களின் இயல்பு வாழ்க்கைக்கு அத்தியாவசியமெனக் கருத்திற்கொண்டு மற்றும் அந்தச் சேவைகளை வழங்குவதற்கு இடைஞ்சல் அல்லது தடைகள் ஏற்படுவதற்கான வாய்ப்பு நிலவுவதன் காரணமாக எந்தவொரு அரசு கூட்டுத்தாபனத்தினூடாக அல்லது அரசு திணைக்களத்தினூடாக அல்லது உள்ளூராட்சி நிறுவனத்தினூடாக அல்லது அவற்றின் கிளையினூடாக வழங்கப்படும் சேவைகள் மேலுள்ள உறுப்புரையின் அலுவலர்கள் தொடர்பில் அத்தியாவசிய சேவைகளாக சனாதிபதியினால் 2017 யூலை 25ஆம் திகதிய 2029/23ஆம் இலக்க அதிவிசேட வர்த்தமானப் பத்திரிகையில்

பிரசுரிக்கப்பட்ட கட்டளையின் ஊடாக, 2017 யூலை மாதம் 25ஆம் திகதி முதல் இலங்கை முழுவதும் அமுல்படுத்தி மேற் கொள்ளப்பட்ட பிரகடனம் அங்கீகரிக்கப்பட வேண்டுமென இப்பாராளுமன்றம் பிரேரணை நிறைவேற்றமாக. “(2017 யூலை 26 ஆம் திகதி பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டது)”

[மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல]

“That this Parliament resolves that the proclamation made by the President in the form of an order under Section 2 of the Essential Public Services Act, No. 61 of 1979 which was published in the Gazette Extraordinary No. 2029/23 of 25th July 2017 throughout Sri Lanka with effect from 25th July 2017 declaring the services of any Public Corporation or Government Department or Local Authority or Co-operative Society or any branch thereof being a Department or Corporation or Local Authority or Co-operative Society, which is engaged in supply or distribution of fuel including petroleum products and gas and all services, work, labour of any description whatsoever, necessary or required to be done in connection with the discharge, carriage, landing, storage, delivery and removal of oil or fuel from vessels within any port as defined for the purposes of the Customs Ordinance, considering that those services are essential to life of the community and are likely to be impeded or interrupted, be approved. “(Presented to the Parliament on 26th July 2017.)”

[The Hon. Lakshman Kiriella]

ප්‍රශ්නය යළිත් සහතිමුඛ කරන ලදී.
வினா மீண்டும் எடுத்தியம்பப்பட்டது.
Question again proposed.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
සහාය එකඟයිද?

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
Divide!

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திலாநாயக்க)
(The Hon. Anura Dissanayake)

නූඹී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திலாநாயக்க)
(The Hon. Anura Dissanayake)
රියේ මෙම විවාදය කල් දැමීමට ඔබතුමා විසින් ඉදිරිපත් කළ සාධකය තමයි, ඡන්ද විමසීමටයි කල් දමන්නේ, තවත් කමිකයන් කථා කරන්න ඉන්නවා කියන එක.

ගරු මන්ත්‍රීවරයෙක්
(மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
(An Hon. Member)
කමිකයෝ නැහැ.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திலாநாயக்க)
(The Hon. Anura Dissanayake)

රියේ හටස මේ යෝජනාව පිළිබඳව ඡන්දය ගන්නේ නැතිව, අද තිබෙන මේ විවාදයන් පැත්තකට දමලා කාලයක් ගත්තේ තමුන්නාන්සේලා කථා කරන්න අරගෙන -[බාධා කිරීමක්] පොඩ්ඩක් ඉන්න, ගරු සභානායකතුමනි. මම තවම කියලා ඉවර නැහැ. මම රියේ නිශ්චිත ප්‍රශ්න කීපයක් ඇහුවා. මම බලාගෙන හිටියා අද ඒවාට උත්තර දෙයි කියලා. මැර කණ්ඩායම් ආපු විධිය, මැර කණ්ඩායම්වල නම්, ඔවුන් ගෙනාපු අය, පහර දෙන්න සම්බන්ධ වුණු අය, ඔවුන් මාධ්‍යයට දුන් ප්‍රකාශ, ඔවුන් පොලීසියට රැකවරණ දුන් ඒවා කියන මේ සියල්ල ඉදිරිපත් කළා. ගරු කථානායකතුමනි, අප ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා. අගමැතිවරයාත්, පොලීසිය භාර ඇමතිවරයාත් හිටියේ නැහැ. අප අවධානය යොමු කෙරෙව්වේ වෙන මොකක්වත් ගැන නොවෙයි, මේ පහර දුන් මැර කණ්ඩායම්වලට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැනයි. අප බලාපොරොත්තුවෙන් හිටියේ අද ඇවිත් කථා කරලා ඒ ගැන කියයි කියලායි. නමුත්, ඒ ගැන කියන්නේ නැතිව, මෙය සම්මත කර ගන්න දරන උත්සාහය වැරදියි.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
අගමැතිතුමා රියේ උත්තර දුන්නා.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திலாநாயக்க)
(The Hon. Anura Dissanayake)
අගමැතිතුමාගේ කථාවෙන් පසුව මම කථා කළේ.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
Sir, I moved Item No. 1.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
දැන් මොකක්ද අප කරන්න බලාපොරොත්තු වන්නේ, ගරු සභානායකතුමනි? We have to take a Division.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திலாநாயக்க)
(The Hon. Anura Dissanayake)
ගරු කථානායකතුමනි,-[බාධා කිරීමක්] මා රියේ පැහැදිලිවම ඡායාරූප සහිතව ඉදිරිපත් කළා. මේ මගේ අතේ තිබෙන ඡායාරූපයේ ඉන්නේ මැර කණ්ඩායම්. [බාධා කිරීම]

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
We can have another debate on that.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திலாநாயக்க)
(The Hon. Anura Dissanayake)
ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවේ කිව්වාට පසුව මේ පිළිබඳව අගමැතිවරයා හෝ පොලීසිය භාර ඇමතිවරයා හෝ උත්තරයක් දෙන්න ඕනෑ. ඒවා පාර්ලිමේන්තුවේ කියලා නිකම් සම්මත කර ගැනීමේ තේරුමක් තිබෙනවාද? මේ පාර්ලිමේන්තුවට කියන්න ඒ මැර කණ්ඩායම සම්බන්ධයෙන් ගත්ත පියවර මොකක්ද කියලා. තමුන්නාන්සේලා- [බාධා කිරීම]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ඕනෑ. ඒ නිසා හැමෝම තීරණය කරන්න- [බාධා කිරීම්]

ගරු සාගල රත්නායක ඇමතිතුමනි, ඔබතුමා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවාද?

ගරු සාගල රත්නායක මහතා

(மாண்புமிகு சாகல ரத்நாயக்க)
(The Hon. Sagala Ratnayaka)

ගරු කථානායකතුමනි, ඒ සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ පසු මා පාර්ලිමේන්තුවට පිළිතුරු දෙන්නම්.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එහෙම නම් අපි ප්‍රධාන කටයුතුවලට යමු. [බාධා කිරීම්] There was a request for a Division. Division එකක් ඉල්ලුවා. Division එක දුන්නා. Division එක මම approve කළා. අද ආපසු ඒ ගැන- [බාධා කිරීම්] ගරු සාගල රත්නායක ඇමතිතුමා කියනවා, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉවර වූණට පස්සේ සභාවට පිළිතුරක් දෙන්නම් කියලා. [බාධා කිරීම්] ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, - [බාධා කිරීම්]

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநුர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

අපි පැහැදිලි ලෙස කිව්වා, වැලිකඩ පොලිස් ස්ථානයේ OIC පළාත් සභා මන්ත්‍රීවරයකුට බිත්තියට හේතු කරලා පහර දුන්නා කියලා. [බාධා කිරීම්] අන් අඩංගුවට ගත්ත අයට පහර දුන්නා. ඒ OIC නියාගෙන පරීක්ෂණ කරන්නේ කොහොමද? ඒ OIC නියාගෙන පරීක්ෂණ කරන්න බැහැ නේ. මැරයෝ නියාගෙන පරීක්ෂණ කරන්නේ කොහොමද? ඒ නිසා මෙය පැහැදිලි ලෙස- [බාධා කිරීම්] මොකක්ද?

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

අපි ස්වාධීන පරීක්ෂණයක් කරලා වාර්තාව දෙන්නම්. අද සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න ඕනෑ.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

සභාවේ වැඩකටයුතු කරගෙන යන්න ඕනෑ තමයි. හැබැයි, ගරු කථානායකතුමනි, මැර කණ්ඩායම් දාලා ප්‍රහාර එල්ල කරලා තිබෙනවා නම්, තමුන්නාන්සේලා ආණ්ඩුව හැදුවේ ඒකටද? [බාධා කිරීම්]

ගරු සාගල රත්නායක මහතා

(மாண்புமிகு சாகல ரத்நாயக்க)
(The Hon. Sagala Ratnayaka)

පින්තූරයක් පෙන් වූ පළියට මට මිනිසුන්ගේ නම් කියන්න බැහැ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

We will go ahead and take the Division.

*බෙදුම් සීනු නාද වෙද්දී -
பிரிவுமணி ஒலிக்கும்போது -
while the Division Bells were ringing -*

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

කවුද, Bell එක ගහන්න කිව්වේ? [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

Division එක ඉල්ලුවා නේ. I gave that to the Opposition. [බාධා කිරීම්] නැහැ, එහෙත් ඉල්ලුවා. [බාධා කිරීම්] නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍යතුමා කිව්වා, මේ ගැන පරීක්ෂා කරලා සභාවට වාර්තාවක් ඉදිරිපත් කරනවා කියලා. එතුමාට ඊට වඩා පිළිතුරක් දෙන්න බැහැ. අපි මේ සභාවේ වැඩ කටයුතු කරගෙන යන්නක් ඕනෑ. මේ විධියට- [බාධා කිරීම්] මා එතුමාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඒ සහතිකය දුන්නා. මෙතැනින් එහාට සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න- [බාධා කිරීම්]

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු කථානායකතුමනි, අපි සභාවෙන් නිශ්චිත ප්‍රශ්න ටිකක් අහලා තිබුණා. ඒක තමයි මේ විවාදයේ වැදගත්ම දේ. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එතුමාට දෙන්න පුළුවන් පිළිතුර දුන්නා. පරීක්ෂා කර බලා එතුමා වාර්තාවක් ඉදිරිපත් කරයි. ගරු ඇමතිතුමාට දැන් ඊට වඩා පිළිතුරක් දෙන්න බැහැ. තමුන්නාන්සේලාත් සාධාරණ වෙනන.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

සාධාරණ වෙලා තමයි- [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඒක තමයි මම මෙවිවර වෙලා කියන්නේ. [සෝෂා කිරීම්] ඊයේ පාර්ලිමේන්තුව කලින් අවසන් වෙන්න හේතුවක් තිබුණා. ඊයේ ගරු අගමැතිතුමාට සම්බන්ධ උත්සවයක් තිබුණා. ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාටම අගමැතිතුමා වෙනුවෙන් පැවැත්වුණු ඒ උත්සවයට යන්න සිද්ධ වුණා. ඒකයි ප්‍රධාන හේතුව. ඊයේ එකඟ වුණා අද උදේ ඡන්දයක් ගන්නවා කියලා. [සෝෂා කිරීම්]

ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කථා කරන්න.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමනි, විපක්ෂයේ සංවිධායකතුමා ඊයේ පැහැදිලිව කිව්වා, ඡන්ද විමසීමක් නොකර මේ විවාදය අදට කල් දමන්න කියලා. ඒ කිව්වේ, පිළිතුරු දෙන්න කමිකයන් දෙදෙනෙක් ඉන්නවා කියලා.

පෙරේදා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ පිරිසක් අත් අඩංගුවට ගත්තා. වර්ජනය කළ අයට ගහන්න ආපු මිනිස්සු කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. [සෝෂා කිරීම්] ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ නැහැ. [සෝෂා කිරීම්] පොලීසිය හාර ඇමතිතුමා අද, - [බාධා කිරීම්]

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க) (The Hon. Ranil Wickremesinghe)

We have moved Item No 1. We cannot raise points of Order now. [සෝෂා කිරීම]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

කථානායකවරයා වශයෙන් මට ඇමතීමට උපදෙස් දෙන පුළුවන් වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. That I have instructed. දැන් සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යන්න ඕනෑ. දැන් ඡන්දය ගැනීම ආරම්භ වෙනවා. [සෝෂා කිරීම] දැන් ඡන්දය පටන් ගන්න වෙනවා. ගරු අමාත්‍යතුමා කීවා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා කියලා. So, we have to take the Vote now. අද ඡන්දය ගන්න වෙනවා. දැන් Division එකක් ඉල්ලුවා. [බාධා කිරීම] නැහැ, දැන් Division එකක් ඉල්ලුවා. [බාධා කිරීම] හරි, දැන් ඡන්දය පටන් ගන්න. මේ විධියට කටයුතු කරන්න බැහැ නේ.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அநුர திஸாநாயக்க) (The Hon. Anura Dissanayake)

Mikes තිබුණේ නැහැ. Division එකක් ඉල්ලුවේ නැහැ. [බාධා කිරීම]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

නැහැ, Division එකක් ඉල්ලුවා. [බාධා කිරීම] - ඊට පස්සේ තමයි මම ඔබතුමාට කථා කරන්න අවස්ථාව දුන්නේ. [බාධා කිරීම] Yes, Hon. Prime Minister.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க) (The Hon. Ranil Wickremesinghe)

ගරු කථානායකතුමා, දැන් ඡන්දය ගන්න වෙලාව. [බාධා කිරීම] පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩන්න බැහැ. මෙකෙන් අලුත් සම්ප්‍රදායක් ඇති වෙයි. අපි ඒකට විරුද්ධයි. [බාධා කිරීම]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

කරුණාකරලා වාඩි වෙලා ඡන්දය ප්‍රකාශ කරන්න. ඊට පස්සේ මේ ගැන කථා කරන්න පුළුවන්. [බාධා කිරීම] මේ කටයුතු අවසන් කරලා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නම්. පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ ගැන කථා කරලා විසඳා ගනිමු. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. ගිය සතියේත් මේ දේමයි වුණේ. [බාධා කිරීම] Division එකක් ඉල්ලුවා. Division එකක් ඉල්ලුවාම මම අනුමැතිය දුන්නා. [බාධා කිරීම] එතකොට අදාළ අමාත්‍යවරයා කීවා, "යථා කාලයේදී පිළිතුරු දෙනවා" කියලා.

Now, we will go for the Vote. දැන් ඡන්ද විමසීම පටන් ගන්න. කරුණාකරලා වාඩි වෙලා ඡන්ද විමසීම පටන් ගන්න. [සෝෂා කිරීම] නැත්නම් අපට ආපහු- [සෝෂා කිරීම] ඔව්, ඡන්දය දෙන අය දෙයි; අනෙක් අය නිකම් ඉඳියි.- [සෝෂා කිරීම] පෙරේදාත් වුණා මේ වැඩේ. [සෝෂා කිරීම]

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு தினேஷ் குணவர்தன) (The Hon. Dinesh Gunawardena)

Sir, I rise to a point of Order. [සෝෂා කිරීම]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

ඔව්. "Divide" කියලා ඉල්ලුවා. [සෝෂා කිරීම] විපක්ෂයෙන් "Divide" කියලා ඉල්ලුවා. ඊට පස්සේ තමයි ඔබතුමාට ඉඩ දුන්නේ පැහැදිලි කිරීමකට. [සෝෂා කිරීම] මම ඒ අවස්ථාව දුන්නා. කරුණාකරලා වාඩි වෙලා ඡන්දය දෙන්න. ඊට පස්සේ අපි පක්ෂ නායක රැස්වීමක් පවත්වලා මේ ගැන කථා කර ගනිමු. [සෝෂා කිරීම] මෙසේ බාධා කරන එකෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්වේ නැහැ. තමුන්තාන්සේලාට ප්‍රයෝජනයක් වෙන්වෙත් නැහැ; ජනතාවට ප්‍රයෝජනයක් වෙන්වෙත් නැහැ. නිකම් මහජන මුදල් නාස්ති කිරීමක් විතරයි වෙන්වෙත්. [සෝෂා කිරීම] අදාළ අමාත්‍යවරයාගෙන් මම ඉල්ලීමක් කළා, වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. එතැනින් එහාට- [සෝෂා කිරීම]

ගරු බිමල් රත්නායක මහතා

(மாண்புமிகு பிமல் ரத்நாயக்க) (The Hon. Bimal Rathnayake)

Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

Point of Order එක මොකක්ද?

ගරු බිමල් රත්නායක මහතා

(மாண்புமிகு பிமல் ரத்நாயக்க) (The Hon. Bimal Rathnayake)

ගරු කථානායකතුමා, ඡන්දය ගැනීමට තවම කැඳවලා නැහැ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

කැඳව්වා.

ගරු බිමල් රත්නායක මහතා

(மாண்புமிகு பிமல் ரத்நாயக்க) (The Hon. Bimal Rathnayake)

නැහැ, නැහැ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

අර පුවරුවේ "Voting in Progress" කියලා සටහන් වෙලා තිබෙන්නේ.

ගරු බිමල් රත්නායක මහතා

(மாண்புமிகு பிமல் ரத்நாயக்க) (The Hon. Bimal Rathnayake)

Standing Orders වල ඉතා පැහැදිලිව තිබෙනවා. ඡන්දය ගැනීම තවම පටන් අරගෙන නැහැ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்) (The Hon. Speaker)

දැන් පටන් අරගෙන තිබෙන්නේ.

ගරු බිමල් රත්නායක මහතා

(மாண்புமிகு பிமல் ரத்நாயக்க) (The Hon. Bimal Rathnayake)

සිතුව නාද කළා කියලා ඡන්දයකට යා යුතු නැහැ. ඡන්දය පටන් ගන්නට පස්සේ තමයි ඔබතුමාට යමක් කරන්න බැරි. It is clearly stated in the Standing Orders.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
නැහැ, නැහැ. මම Order එකක් දීලා තිබෙනවා.

ගරු බිමල් රත්නායක මහතා
(மாண்புமிகு பிமல் ரத்நாயக்க)
(The Hon. Bimal Rathnayake)
නැහැ, නැහැ. It is clearly stated in the Standing Orders.
ඡන්ද විමසීම පටන් අරගෙන නැහැ. ඒ ගැන Standing Orders
හරිම clear. එම නිසා ගරු කථානායකතුමනි, ආණ්ඩුවට උත්තර
දෙන්න කියන්න.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු ඇමතිතුමා යථා කාලයේදී පිළිතුරු දෙනවා කිව්වා. අද
එතුමාට පිළිතුරු දෙන්න බැහැ. [සෝෂා කිරීම]

ගරු බිමල් රත්නායක මහතා
(மாண்புமிகு பிமல் ரத்நாயக்க)
(The Hon. Bimal Rathnayake)
ගරු කථානායකතුමනි, - [සෝෂා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
Division එකක් ඉල්ලුවා නේ. [සෝෂා කිරීම] ගරු බන්දුල
ගුණවර්ධන මන්ත්‍රීතුමා, මට ඇහෙන්නේ නැහැ. [සෝෂා කිරීම]

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்தூல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)
ප්‍රකාශක කියනවා, කිසිම පැමිණිල්ලක් නැහැ; අන් අඩංගුවට
ගන්න බැහැ කියලා. ඔබතුමා ඒ කරුණ මතු කරන්නවත් ඉඩ
දෙන්න.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
එතකොට- [සෝෂා කිරීම]

[මේ අවස්ථාවේදී විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු පිරිසක් සහා ගර්භය
මැදට පැමිණ සෝෂා කරන්නට වූහ.]
[இச்சந்தர்ப்பத்தில் எதிர்த்தரப்பு உறுப்பினர்கள் சிலர்
சபாமண்டபத்தின் மத்திக்கு வந்து கோஷமிட்டனர்.]
[At this stage, some Members of the Opposition walked into the Well
of the House and created an uproar.]

ගරු බිමල් රත්නායක මහතා
(மாண்புமிகு பிமல் ரத்நாயக்க)
(The Hon. Bimal Rathnayake)
ගරු කථානායකතුමනි, ඔබතුමා පක්ෂ නායක රැස්වීමක්
කැඳවන්න. [සෝෂා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
අපි පක්ෂ නායක රැස්වීමක් කැඳවමු. [සෝෂා කිරීම]

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)
ආණ්ඩුවට වගකීම ගන්න කියන්න, ගරු කථානායකතුමනි.
[සෝෂා කිරීම] ඒ වගකීම ගන්න කියන්න. එතකොට ඉවරයි
මේක.[සෝෂා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සභානායකතුමා. [සෝෂා කිරීම] නැහැ, නැහැ. කල්
දමන්න බැහැ. [සෝෂා කිරීම] ගරු අග්‍රාමාත්‍යතුමා - [සෝෂා
කිරීම] Voting system එක වැඩ කරන්නේ නැද්ද? [සෝෂා කිරීම]
We will take the Vote by name. මා Vote එක අරගෙන-

ගරු බිමල් රත්නායක මහතා
(மாண்புமிகு பிமல் ரத்நாயக்க)
(The Hon. Bimal Rathnayake)
ස්ථාවර නියෝග 43 යටතේ - [සෝෂා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මා order කළා. [සෝෂා කිරීම] උත්තරයක් දුන්නා. [සෝෂා
කිරීම] සාමය පිළිබඳ ඇමතිතුමා කිව්වා, පිළිතුරක් දෙනවාය
කියලා. ඊට පස්සේ මා ඒ ගැන සාකච්ඡා කරන්නම්. [සෝෂා කිරීම]
එහෙම කරන්න බැහැ. [සෝෂා කිරීම] අපි කථා කරමු. Hon.
Prime Minister, දැන් ඡන්දයක් ගන්න වෙනවා. [සෝෂා කිරීම]
By name තමයි.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(மாண்புமிகு ரனில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremesinghe)
We agree. - [Uproar]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඡන්දයක් ගන්න instructions දුන්නා. [සෝෂා කිරීම]
කොහොමත් ඡන්දයක් ගන්න වෙනවා. අපට Vote එක by name
ගන්න වෙනවා. [සෝෂා කිරීම] මා කැඳවන්නම්, පක්ෂ නායක
රැස්වීමක්. [සෝෂා කිරීම] මට අමාත්‍යවරයාට උපදෙස් දෙන්න
පුළුවන්, පැහැදිලි කරන්න කියලා. [සෝෂා කිරීම] නමින් ඡන්දය
ගන්න වෙනවා. හොඳයි. [සෝෂා කිරීම] Vote එක ගන්න.
[සෝෂා කිරීම] අපට vote එකක් ගන්න වෙනවා. Vote එකක්
අරන් ඊට පස්සේ ඒ ගැන බලමු. [සෝෂා කිරීම] අපි Vote එකක්
අරන්, ඊට පස්සේ කථා කරමු. අපි ඡන්දය අරගෙන ඊට පස්සේ
සාකච්ඡාවක් දෙන්නම්. [සෝෂා කිරීම] We will take the Vote
by name. [සෝෂා කිරීම] මම මුලදී මේ ගැන කිව්වා, Division
ඉල්ලුවා, පැහැදිලි කිරීමකට ඉඩ දුන්නා. එතැනින් එහාට මට
මෙතැන ඉඳලා කරන්න දෙයක් නැහැ. [සෝෂා කිරීම]

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
We will put it to the House and " 'Ayes' had it." කියලා
ඉවර කරන්න කෝ. [සෝෂා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මම කටයුතු කළා. ඒ නිසා මේක අවසානයක් කරන්න ඕනෑ. හැමදාම මේ විධියට යන්න බැහැ නේ. පෙරේදාත් මේ සිද්ධියම වුණා. We will take the Vote by name. [සෝභා කිරීම] ඡන්දය ගන්න. [සෝභා කිරීම]

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ඉණසේකර මහතා
(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
එහෙම ඡන්දය ගන්න බැහැ නේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මම පුළුවන්. මම Vote එක ඉල්ලුවා. [සෝභා කිරීම]

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)
ගරු කථානායකතුමනි, බල-බලා ඉන්නේ, නමින් ඡන්දය ගන්න කෝ. [සෝභා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
කරුණාකර ඉස්සෙල්ලාම වාඩිවෙන්න. වාඩිවෙලා කථා කරන්න. නැත්නම් පසුව මට දෝෂාරෝපණය කරන්න එපා. [සෝභා කිරීම] කරුණාකරලා වාඩිවෙන්න. [සෝභා කිරීම] මම 5වැනි වතාවට කියන්නේ, වාඩි වෙන්න. පෙරේදාත් මේ සිද්ධියම වුණා. [සෝභා කිරීම] සෝභා කරන එක නවත්වන්න. වාඩිවෙන්න. [සෝභා කිරීම]

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ඉණසේකර මහතා
(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
ඡන්දය ගන්න ඉස්සෙල්ලා අපට මේ කාරණය පිළිබඳව සාකච්ඡාවක් ඕනෑ. [සෝභා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
We will take the Vote by name.

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(Deputy Secretary-General)
Hon. Ranil Wickremasinghe.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremesinghe)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(Deputy Secretary-General)
Hon. (Mrs.) Thalatha Atukorale - absent.
The Hon. Wajira Abeywardana

ගරු වජීර අබේවර්ධන මහතා
(மாண்புமிகு வஜிர அபேவர்தன)
(The Hon. Wajira Abeywardana)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(Deputy Secretary-General)
Hon. John Amaratunga.

ගරු ජෝන් අමරතුංග මහතා
(மாண்புமிகு ஜோன் அமரதுங்க)
(The Hon. John Amaratunga)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(Deputy Secretary-General)
Hon. Mahinda Amaraweera - absent.

Hon. (Dr.) Sarath Amunugama - absent.

Hon. Hon. Gayantha Karunatileka.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Ravi Karunanayake.

ගරු රවී කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயகம்)
(The Hon. Ravi Karunanayake)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Akila Viraj Kariyawasam.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)
පක්ෂයි.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)
එහෙම කරන්න බැහැ. විද්‍යුත් ඡන්ද පුවරුව ක්‍රියාත්මක වෙද්දී එක එක්කෙනාගේ නම කථා කරන්න බැහැ. වැරදියි. එහෙම කරන්න බැහැ. [සෝභා කිරීම]

ගරු දිනේෂ් ඉණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardana)
එහෙම කරන්න එපා. එහෙම කරන්න බැහැ. [සෝභා කිරීම]

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Lakshman Kiriella.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Mano Ganesan. - Absent.

Hon. Daya Gamage.

ගරු දයා ගමගේ මහතා

(மாண்புமிகு தயா கமகே)
(The Hon. Daya Gamage)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Dayasiri Jayasekara.

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிரி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Nimal Siripala De Silva.

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා

(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா)
(The Hon. Nimal Siripala De Silva)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Palany Thigambaram. - Absent.
Hon. Duminda Dissanayake. - Absent.
Hon. Navin Dissanayake.

ගරු නවින් දිසානායක මහතා

(மாண்புமிகு நவீன் திஸாநாயக்க)
(The Hon. Navin Dissanayake)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. S.B. Dissanayake. - Absent.
Hon. S.B. Nawinne. - Absent.
Hon. Gamini Jayawickrama Perera.

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා

(மாண்புமிகு காமினி ஜயவிக்ரம பெரேரா)
(The Hon. Gamini Jayawickrama Perera)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Harin Fernando. - Absent.
Hon. A.D. Susil Premajayantha - Absent.

Hon. Sajith Premadasa. - Absent.

Hon. Risad Badhiutheen.

ගරු රිසාඩ් බද්දිහුදීන් මහතා

(மாண்புமிகு ரிஸாட் பதியுதீன்)
(The Hon. Risad Badhiutheen)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. R.M. Ranjith Madduma Bandara. - Absent.

Hon. (Mrs.) Chandrani Bandara. - Absent.

Hon. Tilak Marapana.

ගරු තිලක් මාරපන මහතා

(மாண்புமிகு திலக் மாரபன)
(The Hon. Tilak Marapana)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Faiszer Musthapha. - Absent.

Hon. Anura Priyadharshana Yapa.

ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා

(மாண்புமிகு அநுர பிரியதர்ஷன யாப்பா)
(The Hon. Anura Priyadharshana Yapa)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Sagala Ratnayaka.

ගරු සාගල රත්නායක මහතා

(மாண்புமிகு சாகல ரத்நாயக்க)
(The Hon. Sagala Ratnayaka)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Arjuna Ranatunga.

ගරු අර්ජුන රණතුංග මහතා

(மாண்புமிகு அர்ஜுன ரணதுங்க)
(The Hon. Arjuna Ranatunga)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Patali Champika Ranawaka. - Absent.
Hon. (Dr.) Wijeyadasa Rajapakse.

ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
(மாண்புமிகு (கலாநிதி) விஜயதாஸ் ராஜபக்ஷ)
(The Hon. (Dr.) Wijeyadasa Rajapakse)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Chandima Weerakkody.

ගරු චන්දිම වීරක්කොඩි මහතා
(மாண்புமிகு சந்திம வீரக்கொடி)
(The Hon. Chandima Weerakkody)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Hon. Malik Samarawickrama.

ගරු මලික් සමරවික්රම මහතා
(மாண்புமிகு மலிக் சமரவிக்ரம)
(The Hon. Malik Samarawickrama)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. Mangala Samaraweera.

ගරු මංගල සමරවීර මහතා
(மாண்புமிகு மங்கள சமரவீர)
(The Hon. Mangala Samaraweera)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. Mahinda Samarasinghe.

ගරු මහින්ද සමරසිංහ මහතා
(மாண்புமிகு மஹிந்த சமரசிங்ஹ)
(The Hon. Mahinda Samarasinghe)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. Ranjith Siyambalapitiya.

ගරු රංජිත් සියඹලාපිටිය මහතා
(மாண்புமிகு ரன்ஜித் சியம்பலாபிடிய)
(The Hon. Ranjith Siyambalapitiya)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. W.D.J. Senewiratne.

ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා
(மாண்புமிகு டபிள்யூ.டி.ஜே. செனேவிரத்ன)
(The Hon. W.D.J. Senewiratne)
පක්ෂයි.

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. (Dr.) Rajitha Senaratne.

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன)
(The Hon. (Dr.) Rajitha Senaratne)
පක්ෂයි. [සෝභා කිරීම]

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. Gamini Wijith Wijayamuni Zoysa.

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி சொய்சா)
(The Hon. Gamini Wijith Wijayamuni Zoysa)
පක්ෂයි. [සෝභා කිරීම]

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. D.M. Swaminathan.

ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා
(மாண்புமிகு டி.எம். சுவாமிநாதன்)
(The Hon. D.M. Swaminathan)
පක්ෂයි. [සෝභා කිරීම]

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. Rauff Hakeem.

ගරු රවුෆ් හකීම් මහතා
(மாண்புமிகு ரவுப் ஹகீம்)
(The Hon. Rauff Hakeem)
පක්ෂයි. [සෝභා කිරීම]

නියෝජ්‍ය මහ ලේකම්

(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. Abdul Haleem.

ගරු අබ්දුල් හලීම් මහතා
(மாண்புமிகு அப்துல் ஹலீம்)
(The Hon. Abdul Haleem)
පක්ෂයි. [සෝභා කිරීම]

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. Kabir Hashim.

ගරු කබීර් හාෂීම් මහතා
(மாண்புமிகு கபீர் ஹாஷிம்)
(The Hon. Kabir Hashim)
පක්ෂයි. [සෝභා කිරීම]

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
The Hon. P. Harrison.

ගරු පී. හැරිසන් මහතා
(மாண்புமிகு பி. ஹரிசன்)
(The Hon. P. Harrison)
පක්ෂයි. [සෝභා කිරීම]

නියෝජ්‍ය මහ ලේකම්
(பிரதிச் செயலாளர் நாயகம்)
(The Deputy Secretary-General)
Field Marshal Hon. Sarath Fonseka.

සීල්ඩ් මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මහතා
(பீல்ட் மார்ஷல் மாண்புமிகு சரத் பொன்சேகா)
(Field Marshal Hon. Sarath Fonseka)
පක්ෂයි. [සෝභා කිරීම]

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
Voice Vote ගන්න.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
Okay. Does the House agree for the motion?

ගරු මන්ත්‍රීවරු
(மாண்புமிகு உறுப்பினர்கள்)
(Hon. Members)
Aye.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
Okay, "Ayes" have it.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

කල්තැබීම ஒத்திவைப்பு ADJOURNMENT

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
ගරු කථානායකතුමා, "පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය"යි මා යෝජනා කරනවා.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව පූ. හා. 11.45ට, අද දින සහ සම්මතීය අනුව, 2017 අගෝස්තු මස 04 වන සිකුරාදා පූ.හා. 10.30 වන තෙක් කල් හිඳිය.

அதன்படி மு.ப. 11.45 மணிக்கு பாராளுமன்றம், அதனது இன்றைய தீர்மானத்திற்கிணங்க, 2017 ஆகஸ்ட் 04, வெள்ளிக்கிழமை மு.ப. 10.30 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Parliament adjourned accordingly at 11.45 a.m. until 10.30 a.m. on Friday, 04th August, 2017, pursuant to the Resolution of Parliament of this Day.

සැ.සු.

මෙම වාර්තාවේ අවසාන මුද්‍රණය සඳහා ස්වකීය නිවැරදි කළ යුතු තැන් දක්වනු ලබන මන්ත්‍රීන් මින් පිටපතක් ගෙන නිවැරදි කළ යුතු ආකාරය එහි පැහැදිලිව ලකුණු කොට, පිටපත ලැබී දෙසතියක් නොඉක්මවා හැන්සාඩ් සංස්කාරක වෙත ලැබෙන සේ එවිය යුතුය.

குறிப்பு

உறுப்பினர் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களைத் தமது பிரதியில் தெளிவாகக் குறித்து அதனைப் பிழை திருத்தப்படாத பிரதி கிடைத்த இரு வாரங்களுள் ஹன்சாட் பதிப்பாசிரியருக்கு அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in their copy and sent to the Editor of HANSARD within two weeks of receipt of the uncorrected copy.

Contents of Proceedings :

**Final set of manuscripts
Received from Parliament** :

Printed copies dispatched :

හැන්සාඩ් වාර්තා
කොළඹ 5, පොල්හේන්ගොඩ, කිරුළපන පාර, අංක 163 දරන ස්ථානයෙහි පිහිටි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන්
මිල දී ගත හැක.

මෙම හැන්සාඩ් වාර්තාව www.parliament.lk වෙබ් අඩවියෙන්
බාගත හැක.

ஹன்சாட் அறிக்கையின் பிரதிகளை
இல. 163, கிருலப்பனை வீதி, பொல்ஹேன்கொட, கொழும்பு 5இல் அமைந்துள்ள
அரசாங்க தகவல் திணைக்களத்தின் அரசாங்க வெளியீடுகள் அலுவலகத்தில்
பணம் செலுத்திப் பெற்றுக்கொள்ளலாம்.

இந்த ஹன்சாட் அறிக்கையை www.parliament.lk எனும் இணையத்தளத்திலிருந்து
பதிவிறக்கம் செய்ய முடியும்.

Hansard Reports can be purchased from the Government Publications Bureau
at the Department of Government Information,
No. 163, Kirulapone Avenue, Polhengoda, Colombo 5.

This Hansard Report can be downloaded from
www.parliament.lk